



# බංකාලොත් වීම තා ගොඩ ජීම

තාත්ත්ත්වත් අත්දැකීම්

අභින් පැරණිම්

# බංකොලොන් වීම හා ගොඩ ඒම: ජාතසන්තර අත්දැකීම්

අපේන් පැරණිම්



WE HAVE A DREAM ප්‍රකාශනයක්

# බංකොලොත් වීම හා ගොඩ ඒම: ජාත්‍යන්තර අත්දැකීම්

© අපිත් පැරණිම්

2024 අගෝස්තු 09

ISBN 978-624-5860-09-8

පිටු සැකසුම හා මූල්‍යනය

**adARTS**

මහරගම

ප්‍රකාශනය

**We Have a Dream සාමූහිකය**

56/2, පාලිත පෙදෙස, කොළඹ 9.

අප හමුවේ මේ මොහොතෙහි තිබෙන අභියෝගය වන්නේ 2024 මැතිවරණ වර්ෂයේ ජනප්‍රියවාදී දේශපාලනය හේතුවෙන් දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි පිළි පත්‍රයි ද යන්නයි. එසේ වුවහොත්, යළි අයිරුවෙන් පිළ්ලට දමාගත් ආර්ථික දුම්රියෙහි ගමන ලක් තැනම ලොඡ් වනු ඇත.

ජනප්‍රියවාදී සටන් පාඨ හා සූර්ගනා කතා දැන් දැන් දේශපාලන වේදිකාවල වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. මැතිවරණ ප්‍රවාරණ ව්‍යාපාරවල දී සූර්ගනා කතා කීම ලාංකිකයන්ට අලුත් දෙයක් නොවන අතර මහජනතාව ඒ සූර්ගනා කතා එතරම් විශ්වාස කරන්නේ ද තැක. එහෙත්, සූර්ගනා කතා කියන ඇතැම් නායකයන් තමන්ගේ ම බොරුවලට රට්ටී කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ හානි පිළිබඳ උදාහරණ ඇත්තේ එකක් දෙකක් නොවේ.

මෙම පසුබීම් තුළ, ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන සිවිල් සමාජයේ අවබෝධය වැඩිදියුණු කරගැනීම ද, ඒ පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීම හා පාලකයන් හා නායකයන් සමඟ තිරසර ප්‍රතිපත්ති වෙනුවෙන් උද්දේශනය ද අපගේ අරමුණයි. මෙම කෘෂික සම්පාදනය කරනු ලැබුවේ ඒ වෙනුවෙනි.

## We Have a Dream සාමූහිකය



## පටින

පිටිසුම	1
ආර්ථික අරුබුද හා බංකොලොත් වීම	4
අවාසනාවන්ත ලෙඛනනය	9
මණින්ද වින්තනය වැනි පෙරෝන්වාදය සහ ආර්ථන්ඩිනාවේ නිමක් හැති අරුබුදය	16
වාමාංශිකයන් ආන්තු පිහිටුවාත් විසඳුම් නොලැබුණු ග්‍රීක ආර්ථික අරුබුදය	22
තෙල් තිබුලාත් දුප්පත් වූතු සමාජවාදී වෙනිසියුලව	31
පකිස්තානය; IMF දැඩි සත්කාර එකකයේ ස්ටීර ලෙඩා	35
ගොඩ වින මොසැම්බික්	38
පරිස්සම් විය යුතු මාලදිවයින	41
අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි	43
ඉතියෝපියාවන් බංකොලොත්	47
මෙනකදී ණය පැහැර හැර ඇති / නිය ප්‍රතිච්ඡාහගත කළ වෙනත් රටවල්	51
මුළු අරුබුදය සහ IMF වැඩසටහන්	54



## පිවිසුම

ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති. එහෙත්, මෙතෙක් ආ මග හරහා දැන් මැතිවරණ වැට් තිබෙන අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වැඩිසටහනට විරැද්ධ බලවිග ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගැනීමේ අවධානමක් තිබේ. ආර්ථිකය ගොඩැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩිසටහන වෙනස් කරන බවට ගපල කරන නායකයේ ද බලය ඉල්ලති. ඔවුන්ගේ කතා පොරොන්දුවලින් පිරි ඇත. එහෙත්, පොරොන්දු ඉටු කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නා ආකාරය ඔවුන් පැහැදිලි කරන්නේ නැත. ලංකාව බංකාලොත් වීමට හේතු වුයේ ද දේශපාලකයන් මේ අයුරින් ආදායම ගැන නොසිතා වියදම් කිරීමට පෙළඳීම නිසාය.

ලෙබනනය, වෙනිසියුලාව, ග්‍රිසිය, ආර්ථන්විනාව, පකිස්තානය වැනි රටවල පැවති මැතිවරණවලදී ප්‍රතිසංස්කරණ විරෝධීන් බලයට පත්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල් කබලෙන් ලිපට වැට් ඇති බව අප අමතක නොකළ යුතුය. එබැවින්, ජනාධිපතිවරණයක් අනිමුව සිටින අප ජනාධිපති බුරයට පත්වීමේ හැකියාව ඇති සියලු අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික වැඩිසටහන කුමක්දැයි පැහැදිලිව අසා දැනගෙන බුද්ධිමත්ව අපගේ ජන්දය ප්‍රකාශ කළ යුතුව තිබේ. එසේ නැතහොත් සිදු විය හැකි දේ පිළිබඳ පුරෝකළයන් ඔබට මෙම කෘතියෙහි ඇති විවිධ රටවල අත්දැකීම් ඔස්සේ කරගත හැකිය.

2022 වසරේ ශ්‍රී ලංකාව බංකාලොත් වීමට ප්‍රධාන හේතුව වන්නේ රජය සිතු පැතු සම්පත් දිය හැකි සිතුම්ණකැයි අප විසින් කාලාන්තරයක් මුළුල්ලේ සිතාගෙන සිටීමයි. දේශපාලකයන්, වරප්‍රසාද, විදේශ සංවාර, තීරු බඳු සහන, තනතුරු, රකියා, සහනාධාර, සුබසාධන ප්‍රතිලාභ ආදිය තිරුලෝකී ලෙස බෙදු අතර, දූෂණයේ ද සීමාවක් තිබුණේ නැත. රටේ ජනතාව ද තව තවත් රජයෙන්ම ඉල්ලා සිටියන. රජය සුරුවිදෙනක නොව අපේ ගෙදර

වැනිම වූ ආදායම්, වියදම් කුලනය කරගත සුතු ආර්ථිකයක් බව රටේ වැඩි දෙනෙකු තේරුම් ගත්තේ ගත් මාය ගොඩගැනී, මාය ගොඩමට තවත් මාය ගත නොහැකිව රජය බංකොලොත් වීමෙනුත් පසුවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ආරම්භ වන්නේ නිදහසින් පසු දිගින් දිගම පැවති රාජ්‍ය මූල්‍ය හිගය හා ජ්‍යෙෂ්ඨ හිගය යන ද්‍රව්‍යව හිග යන්ගෙන්ය. 2016 සිට දැඩි නියගයක්, ව්‍යවස්ථා විරෝධ කුමන්තුණයක් සහ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු කම්පන කිහිපයකින් ආර්ථිකයට පහර වැදුණි. මෙම සිදුවීම් ආර්ථික පදනම දුර්වල කළේය. 2019 දේසැම්බරයේදී බඳු අඩු කිරීම මාය බර තවත් ඉහළ යාමට හේතු විය. 2020 දී රජය මහා පරිමාණයෙන් මුදල මුදණය කිරීම ආරම්භ කළ අතර එය 2021 වන විට උද්ධමනය ඉහළ යාමට සහ 2021 මුදල භාගයේ සිට විදේශ විනිමය හිගයට හේතු විය.

රට බංකොලොත්හාවයේ ඇද්දර සිටියදී දේශීය විසඳුමක් අනුගමනය කරන බව පවසමින් එවකට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාම ප්‍රමාද කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්හාවය ප්‍රකාශ කිරීමට පෙර මායිමියන් සමග සාකච්ඡා කර එකගතාවකට පැමිණීමේ අවස්ථාව අපට මග හැරී ගියේය. එවැනි එකගතාවකට පැමිණියේ නම් රට බංකොලොත් වීම වළක්වා ගැනීමට ඉඩ තිබුණි.

‘ගෙදර හැදු’ විසඳුම විනයේ සහ ඉන්දියාවේ මහ බැංකු සමග මුදල් භ්‍රුවමාරු හිටිසුමකට එළඹීම විය. කෙසේ වෙතත්, මූල්‍ය අරමුදය විසඳුමට මෙය ප්‍රමාණවත් නොවන බව එවක මහ බැංකු අධිපතිවරයාට අවබෝධ වූයේ නැත.

ශ්‍රීසියේ මෙන් නොව, ආර්ථික අභියෝගවලට ප්‍රතිවාර දැක්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙනසක් වූයේ 2022දී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දීමයි. ශ්‍රී ලංකා රුපියල සිසුයෙන් අවප්‍රමාණය වීම රටේ ප්‍රකාශය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ආනයන මිල අධික වූ අතර එය ආනයන අඩු කර වෙළඳ හිගය අඩු කිරීමට උපකාරී විය. ඒ අතරම, එය නීත්‍යානුකූල මාර්ග හරහා ප්‍රේෂණ ගලා ඒම දිරිමත් කළ අතර ශ්‍රී ලංකා අපනයන ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට වඩාත් තරගකාරී සහ ආකර්ශනීය බවට පත් කළේය.

බංකොලොත් විමෙන් පසු ආර්ථිකය ගොඩගැනීමට රෝග ගත් ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට ලංකාවේ වගකීම් විරහිත වැරදැහි පක්ෂ කෙතරම උත්සාහ කළ ද මේ රටේ ජනතාව එම දුෂ්කර ප්‍රතිසංස්කරණ භාරගෙන දුක දරාගෙන රෝගේ වැඩපිළිවෙළව උර දුන් බව ගොරවයෙන් සඳහන් කළ යුතුය. කඩාකප්පල්කාරීන් කෙතරම උත්සාහ කළත්, ඔවුන් එම වැඩසටහනට එරෙහිව තීරණාත්මක ලෙස විදි බැස්සේ නැත. තැන තැන සූඩ විරෝධතා නොතිබුණා නොවේ.

බංකොලොත්හාවයට පත් ග්‍රීසිය වැනි බොහෝ රටවල් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කළහ. එහෙත්, ශ්‍රී ලංකාව එවැනි ක්‍රියාමාර්ගවලට ගියේ නැත.

මේ වන විට අප හමුවේ තිබෙන අභියෝගය වන්නේ කඩාකප්පල්කාරීන්, බලලෝධින් විසින් දෙසන බොරුවලින් ජනතාව මුදාවේ වැටීම වළක්වා ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අධිෂ්ථානයෙන් යුතුව කරන පාලක පිරිසක් පත් කර ගැනීමයි.

මෙම පොත් පිංචෙහි අරමුණ වන්නේ ලංකාව වැනිම වූ ගය අරුවුදයෙන් හිර වූ තවත් රටවල අත්දැකීම බෙදාගනිමින් අප හමුවේ ඇති පොදු වගකීම සැමව පෙන්වා දීමයි.

කෙරියෙන් කිවහොත්, වසර දෙකක් ඇතුළත ගය ප්‍රතිව්‍යුහගත කරගැනීමෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය අනෙකුත් රටවල අත්දැකීම හා සසදන විට කැපී පෙනේ. බෙලිස් සහ ඉක්වදේරය වැනි ජාතින් වසරක් ඇතුළත මුවන්ගේ ගය ප්‍රතිව්‍යුහගත කරගැනීමට සමත් වූ අතර, ආර්ථන්ටිනාව සහ සැම්බියාව වැනි රටවල් වඩාත් දිග ක්‍රියාවලින්ට මුහුණ දුන්හ. සැම රටකම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලසීමාව ඒ රටේ ගය ප්‍රමාණය, ආර්ථික තත්ත්වයන් සහ ගයහිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ස්වභාවය ඇතුළු අනනා සාධක මත තීරණය විය. ශ්‍රී ලංකාව හා සමාන බංකොලොත් වීමකට මුහුණ දුන් ශ්‍රීසියට අරුවුදයෙන් ගොඩ ඒම සඳහා දශකයකට වැඩි කාලයක් ගත විය.

# ଆର୍ଟିକ ଆର୍ବୁଦ ହା ବିଂକୋଲୋହ ମେତ

ଵରତମାନ ଗୋଟିଏ ଆର୍ଟିକ ଆର୍ବୁଦଯେହି ପ୍ରଧାନ ଲକ୍ଷ්ଣ କୀପଯକ୍ ପହନ ଦୈକ୍ଷିତି:

## 1. ଜୀପଣ୍ଡମି ଧାମ ବାଦା

ଆଦି ବସଂଗତଯ ବିଜିନ୍ ଗୋଟିଏ ଜୀପଣ୍ଡମି ଧାମଦେଁ ଜୀଲକିଯ ଘ୍ରତ୍ବ ବାଦା ଆଜି କଲେଁଯ. ଲୋକ୍‌ବିବୁନ୍ତ, କରମାନ୍‌ତଙ୍ଗାଳୁ ବସା ଧୈତିମି ଜହା ଗମନାଗମନଯ ଜୀମା କିରିମ ନିଃପାଦନ ପ୍ରମାଦଯନ୍ ଜହା ହାତେବ ହିତଯତ ହେତୁ ବିଯ.

ଆଦି ବସଂଗତଯେନ୍ ପଣ୍ଡ ଆର୍ଟିକଯନ୍ ନୈତିକ ବିମନ ଜୀଲକି ଜହାନ କାହାର ମାତ୍ର ନେବେ ପଣ୍ଡମି ଧାମ ଦିଗରମ ଅବତ୍ଥିଲା ଗୈନୀମ ଦ୍ୱାରା କର ବିଯ. ବାଦା, ପ୍ରମାଦଯନ୍, ନୈତିକ କିରିମେ ଜହା ଅମ୍ଭୁଲିଶ ଜଦହା ପିରିବ୍ୟ ବୈଚି ବିମ ଆଦି ଯତ୍ତଯତ ହେତୁ ବିଯ.

## 2. ଲଦ୍ଧିମନଯ

ବୈଚି ଜୀଲକି ଜହାନ ପାଇଁ ନୈତିକ ଜୀପଣ୍ଡମି ଧାମ ଗୈପାଇ ହାତେବ ହା ଜୀପଣ୍ଡମି ଜହାନ ମିଳ କାହାର ଯାମର ହେତୁ ବିଯ. ବିଶେଷଯେନ୍ ତେଲେ ଜହା ଗୈବେ ଆଦି ବଲଙ୍କାରି ମିଳକି ଜୀଲକି ଘ୍ରତ୍ବ ବୈଚି ବିମକ୍ ଧକ୍କନାତ ଲୈବୁଣ୍ଣି.

ଆର୍ଟିକଯ ଲନ୍ତନେତନଯ କିରିମ ଜହା ଲଦ୍ଧିମନଯ ପାଲନଯ କିରିମ ଅନର ଜୀପଣ୍ଡମି କୁଲନଯ ଜଦହା ମହ ବୈକୁ ପିଯର ଗନିଦ୍ଦ୍ଦି ପୋଲି ଅନ୍ତପାତିକ ଜୀଲା ଯାମ ବୈଲୈକ୍‌ବିଯ ନୋହୁକି ବିଯ.

## 3. କ୍ରମ ବେଳାପୋଲ ଅନ୍ତିଯେଗ

ବସଂଗତଯ ବିକାଳ ବନ୍ଦଯେନ୍ ରକିଯା ଅନିମିଲିମିଲାର ହେତୁ ବିଯ. ଆଦି ବସଂଗତଯେନ୍ ପଣ୍ଡ, କ୍ରମ କେତେବୁଦେଁ ଜୀଲକି ଘ୍ରତ୍ବ ପ୍ରବେଦଯକ୍ ଆଜି ମୁହିଁ, କମିକର୍ମିବୁନ୍ ମୁହିଁରେ ରକିଯା ବିକଲ୍ପଯନ୍ ନୈତିକ ଆଗ୍ରହିମାତ ଲକ୍ଷ କିରିମ ନିଃପାଦନ

බොහෝ අංශ ගුම තියෙකට මූහුණ දුන්නේය. ඉහළ ගිය වැටුප් උද්ධමනයට තවදුරටත් දායක විය.

#### 4. ජය බර

ආර්ථික උන්නේත්‍රක ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීම සඳහා සහ වසංගතය අතරතුර ජනයාගේ ආර්ථිකයට සහාය වීම සඳහා ලොව පුරා රජයන් ජය ගැනීම වැඩි කළේය. මෙය ජාතික ජය මට්ටම් එළිඹිභාසික වශයෙන් ඉහළ තලයකට ලැබා වීමට හේතු විය.

බොහෝ සමාගම් ඔවුන්ගේ දිග කාලීන මූල්‍ය ස්ථාපිතාවය පිළිබඳ කන්සේසල්ලට පත් වූ අතර ආර්ථික පසුබැමෙන් කිරීම සඳහා අමතර ජය ලබා ගත්තා.

ජය සේවා පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාතික අයවැය පීඩනයට ලක් විය. එම හේතුවෙන් ආර්ථිකය යටා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔවුන්ට ඇති හැකියාව සීමා විය.

#### 5. නු දේශපාලන ආත්මින්

විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ වීනය අතර පවතින වෙළඳ ආත්මින් ගෝලිය වෙළඳපාලවල පැවති අවිනිශ්චිතතාවය සහ අස්ථාවරත්ත්වය තවත් වැඩ කිරීමට හේතු විය.

රැසියා-යුක්රේන ගැටුම සැපයුම් දාම කඩාකප්පල් කිරීම උග්‍ර කළ අතර ගෝලිය ආර්ථික ස්ථාවරත්ත්වයට තවදුරටත් බලපැමි කරමින් බලගක්ති සහ භාණ්ඩ මිල ඉහළ නැංවීමට දායක විය.

#### 6. මූල්‍ය වෙළඳපාල අස්ථාවරත්ත්වය

ආර්ථිකය යටා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග, උද්ධමනය සහ නු දේශපාලනික ආත්මින් සමග ඇති වූ අවිනිශ්චිතතාව හේතුවෙන් මූල්‍ය වෙළඳපාලවල් සැලකිය යුතු අස්ථාවරත්ත්වයක් අත්විදින ලදී. කොටස් වෙළඳපාල උච්චාවචනයන් සූලඟ විය.

## 7. බලගක්ති අරුබුදය

ආර්ථිකයන් යළි විවෘත වීමත් සමග බලගක්තිය සඳහා ඇති ඉල්ලුම වැඩිවීම, තෙල්, ගැස් සහ ගල් අගුරු ගොසිල ඉන්ධන මිල ඉහළ යාමට හේතු වූ අතර, කර්මාන්ත මෙන්ම ජන ජීවිතය ද එයින් පිඩාවට පත් විය. පුනර්ජනනීය බලගක්ති ප්‍රහවයන් වෙත සංකුමණය වීම අධික පිරිවැය සහිත කාර්යයක් විය. ඒ සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් අහියෝගවලට මුහුණ දීමට සිදු විය.

## 8. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් කෙරෙහි බලපෑම

සංවර්ධනය වෙමින් පවතින රටවල් දිරිස කාලයක් තිස්සේ රාජ්‍ය මූල්‍ය හිගයන් හා වෙළඳ හිගයන් හේතුවෙන් දේශීය හා විදේශීය ණය මත රඳා පැවතුනා. නෙය මට්ටම් තව තවත් ඉහළ ගිය අතර ජාත්‍යන්තර ආධාර සහ ආයෝජන සඳහා ඇති ප්‍රවේශය අඩු විය. ආර්ථික අරුබුදය දුර්පත් රටවල් වඩාත් දරුණු ආර්ථික හා සමාජයීය බලපෑම්වලට ලක් කළ අතර පවතින අසමානතාවන් උගු විය.

අපනයන මත දැඩි ලෙස රඳා පවතින සංවර්ධනය වෙමින් පවතින රටවල් තම නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු වීමේ ගැටුවකට මුහුණ දුන්නේය. සැපයුම් දාම කඩාකප්පල් වීම හේතුවෙන් එලදායී ලෙස වෙළදාම කිරීමේ ඔවුන්ගේ හැකියාව තවදුරටත් සංකීරණ විය.

## 9. ආර්ථික සංකෝචනය

ලොක්ඩ්වුන්, වෙළදාම අඩු වීම සහ අඩු ආයෝජන මට්ටම හේතුවෙන් සැලකිය යුතු සංකෝචනයකට ලක් විය. විශේෂයෙන්ම සංවාරක කර්මාන්තය මත යැපෙන ආර්ථිකයන් විශාල වශයෙන් පිඩාවට පත් විය. සංවර්ධනය වෙමින් පවතින රටවල ගුම බලකායෙන් විශාල කොටසක් රැකියා කරන්නේ අවිධිමත් අංශයේය. එම අංශයට මෙමගින් දැඩි ලෙස පහර වැදි, ආදායම් අහිමි වීම පුළුල්ව පැතිරිණි.

## 10. දුර්පත්කම සහ අසමානතාවය

ආර්ථික අරුබුදය මිලයන සංඛ්‍යාත ජනතාවක් නැවත දරිද්‍රතාවයට තල්ල කළේය. රැකියා අහිමිවීම්, ආදායම් අඩුවීම සහ ඉහළ ජීවන වියදම් දරිද්‍රතා

මටිවම ඉහළ යාමට හේතු විය. කාන්තාවන්, ලමුන් සහ අවධිමත් කමිකරුවන් වැනි අවදානමට ලක්විය හැකි ජනගහනයන් අසමාන ලෙස පිබාවට පත් වනු නිරික්ෂණය කළ හැකි විය.

## 11. ආභාර අනාරක්ෂිත බව

ආභාර සැපයුම් දාමයේ බාධා කිරීම්, තිගයන් සහ අත්‍යවශ්‍ය ආභාර උච්චවල මිල ඉහළ යාම, ආභාර අනාරක්ෂිතභාවය වැඩි කිරීමට හේතු විය.

කුඩා ගොවීන්ට වෙළඳපල, යෙදුවුම් සහ ග්‍රුමය සඳහා ඇති ප්‍රවේශය අඩුවීම්, ආභාර නිෂ්පාදනයට සහ ජ්‍රේවනෝපායන්ට බලපෑ අනියෝගයක් විය.

## 12. ජ්‍රේෂණ

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විදේශයන්හි සේවය කරන පුරවැසියන්ගේ ජ්‍රේෂණ මත දැඩි ලෙස රඳා පවතී. සත්කාරක රටවල ආර්ථික පසුබැම සහ රැකියා අහිමිවීම් ජ්‍රේෂණ පහත වැටීමට හේතු වූ අතර, ගෘහස්ථා ආදායමට සහ ජාතික ආර්ථිකයන්ට එය දැඩි ලෙස බලපෑවේය.

## 13. ආයෝජන සහ ප්‍රාග්ධන ප්‍රවාහ

අවිනිශ්චිතතාවය සහ ආර්ථික අස්ථ්‍රාවරත්වය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථික වර්ධනය සඳහා තිරණාත්මක වන විදේශ සංස්කීර්ණය (FDI) පහත වැටීණි. ප්‍රාග්ධනය ඉවත් වීමෙන් මූල්‍ය පද්ධති තවදුරටත් පිබාවට පත් විය.

## 14. ප්‍රතිපත්ති ප්‍රතිචාර සහ සභාය

ආර්ථිකයට සභාය වීම සඳහා රුජයන් විවිධ මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළේය. සංස්කීර්ණ මූල්‍යඩාර, බඳු සහන සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන ආදිය ඒ අතර වේ.

ආර්ථික ස්ථාවරත්වය උදෙසා මහ බැංකු විසින් විනිමය අනුපාතික ලිඛිල් කිරීම් සහ පොලී අනුපාත ගැලීම් වැනි කුම භාවිත කරන ලදී. සංවර්ධන රටවලට සාම්ක්ෂව පුළුල් ආර්ථික උත්තේත්ක ක්‍රියාමාර්ග ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ගක්තියක් තිබුණේ නැත. මෙය

මුවුන්ගේ ආර්ථිකයට සහ ජනගහනයට එලදායී ලෙස සහාය වීමට ඇති භැකියාව සිමා කෙලේය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පරිත්‍යාගයිලි රටවල් යම් සහයෝග යක් ලබා දුන්නද, සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල අවශ්‍යතා සපුරාලීමට එය බොහෝ විට ප්‍රමාණවත් නොවේය.

## 15. දේශගුණීක සහ පාරිසරික අභියෝග

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණීක විපර්යාසවලින් දැනටමත් අවදානමට ලක්ව ඇත. ක්ෂේකීක ආර්ථික හා සෞඛ්‍ය අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා සම්පත් යොමු කිරීම නිසා පාරිසරික අවදානමවලට අවධානය හා ආයෝජන අඩු වීමෙන් වැඩි අවදානමවලට මුහුණ දීමට සිදු විය.

මෙම අභියෝගවල ඒකාබද්ධ බලපෑම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රකාන්තිමත් වීමේ සහ සංවර්ධන අප්‍රේක්ෂාවන්ට සැලකිය යුතු ලෙස බාධා කර ඇති අතර, ඉලක්කගත ජාත්‍යන්තර සහාය සහ තිරසාර ප්‍රතිසාධන උපාය මාර්ගවල අවශ්‍යතාවය ඉස්මතු කරයි.

## අවාසනාවන්ත ලෙබනනය



(ඡායාරූපය: ලෙබනනයේ උද්‍යෝගීකාරක අතරතුර)

"විපක්ෂයේ සමඟ කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවෙන් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකජ්පල් කර දැමුවෙන් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණෙන්ත නිය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පැහැදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා එම නතර වෙනවා. විදේශ විනිමය හිග වීමත් සමගම අත්‍යවශ්‍ය හාන්චි හිග වෙනවා. විදුලි බල කජ්පාදුව, ඉන්ධන හිගය යළින් ඇති

වෙනවා. බඩු මිලත්, උද්ධමනයන් හිතා ගන්නට බැරි තරමට ඉහළ නැංවෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යලි ලැබෙන්නට පටන් ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළින් පොලී අනුපාත ඉහළ දම්මින් දේශීය වෙළඳපොලෙන් තව තව ගැනීමට රජයට සිද්ධ වෙනවා.

එහෙම වුණෙන් අපි නැවතන් ආර්ථික ආපායට ලිස්සා ඇද වැවෙනවා. අපේ ආර්ථිකය යලි කෙළින් කරන්න බැරි අන්දමට පිළි පනිනවා. මතක තියාගන්න. ආපහු එහෙම වුණෙන් ශ්‍රී ලංකාව බෙරා ගැනීමට ලෝකයේ කිසිවෙකු ඉදිරිපත් වෙනෙන් නැහැ. අපේ බාහිර ගැය හිමියන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු පාර්ශවයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා. අපිට උරුම වෙනෙන් ලෙබනනය වැනි රක්කට අන්පත් වූ අවාසනාවන්න තත්ත්වයයි.”

- ජනාධිපති රත්නේ විකුමසිංහ, 2023 නොවැම්බර් 13 දින අයවැය කතාවේ ද...

වසර ගණනාවකට පෙර සිටම ලෙබනන ආර්ථිකය බිඳවැටීමේ අද්දර සිටියේය. ගෝලිය අරඛුදය දිග හැරෙන විට එහි මූල්‍ය තත්ත්වය සැලකිය යුතු පිරිහිමිකට මුහුණ දුන්නේය. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි ආර්ථික පසුබැම් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ ගැය පැහැර හැරිය. මෙම පැහැර හැරුම පුදකලා සිදුවීමක් තොට, තිද්‍යන්ගත දේශපාලන අස්ථාවරත්ත්වය, පුළුල්ව පැතිරි දුෂ්චරණය, බැංකු අරඛුදයක් සහ වසංගතයේ දරුණු බලපෑම ඇතුළු සාධක එකතුවක ප්‍රතිඵ්‍යුතුයි. මෙම මූලිකාංග එක්ව ලෙබනනය එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අරඛුදයකට ඇද දැමීය.

සිරියාවට සහ ර්‍යුයලයට මායිම්ව පිහිටි බටහිර ආසියාවේ රටක් වන ලෙබනනයේ ජනගහනය ලක්ෂ 68කි. ජනගහනයෙන් බහුතරය අරාඩ් වන අතර විභාලතම ජනවාර්ගික කණ්ඩායම් ලෙබනන් (43%), සිරියානු (30%) සහ පළස්ථින (14%) වේ. ලෙබනනයේ නිල භාෂාව අරාඩ් වේ. ප්‍රංග සහ ඉංග්‍රීසි ද බහුලව කතා කරයි. ලෙබනනය වර්ග කිලෝ මීටර් 10,500ක පමණ විභාලත්වයක් සහිත කුඩා රටකි.

ලෙබනනය පුරාණ කාලයේ සිට පොහොසත් ඉතිහාසයක් ඇති රටකි. විවිධ අංශවලාවරයන් විසින් එය නිවහන කරගන්නා ලදී. දහසයවන සියවසේ සිට 20වන සියවස දක්වා ඔවෝමාන් අධිරාජ්‍යයට අයත් වූ ලෙබනනය පළමු ලේක යුද සමයේ ඔවෝමාන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු, ප්‍රංශ මාලනයට යටත් වූ අතර, 1943දී නිදහස ලබා ගත්තේය.

ලෙබනනයේ තිබෙන්නේ ආගමික කණ්ඩායම් අතර බලය බෙදී යන ක්‍රමයකි. 1975 - 1990 අතර සිවිල් යුද්ධයෙන් පසු ස්ථාපිත දේශපාලන ක්‍රමය අනුව, ලෙබනනයේ ජනාධිපතිවරයා සැම විටම මැරෝනයිටි ක්‍රිස්තියානියෙකු විය යුතුය, අගම්ති සැමවිම සූන්නි මුස්ලිම්වරයෙකු විය යුතුය. පාර්ලිමේන්තුවේ කරානායක සැම විටම ජියා මුස්ලිම්වරයෙකු විය යුතුය. අනෙකුත් රජයේ තනතුරු ද ආගමික වශයෙන් බෙදී ඇති අතර, මැරෝනයිටි, සූන්නි, ජියා, බිරුස් සහ වෙනත් කණ්ඩායම් සඳහා කොට්ඨාස ඇත.

ලෙබනනයේ ආර්ථිකය අරුධුදයට පෙර කාලය තුළදී ගක්තිමත් විය. සේවා අංශ, විශේෂයෙන් බැංකු සහ සංචාරක කර්මාන්තය ගක්තිමත් විය. ලෙබනනය කළාපය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබේ. ගුණාත්මක අධ්‍යාපනය සහ වෘත්තීය සේවා සඳහා රටට කීර්තියක් තිබේ. විදේශ ගුම්කයන්ගෙන් ලැබෙන ආදායම, කෘෂිකර්මාන්තය, සැහැල්ල නිෂ්පාදන, දේපල වෙළඳාම්, ප්‍රති අපනයනය සහ අධ්‍යාපනය ලෙබනනයේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අතිරේක කාර්යභාරයක් ඉටු කළේය.

ලෙබනනයේ ආර්ථික අරුධුදය 2006 ලෙබනන් යුද්ධය සහ 2011 සිරියානු සිවිල් යුද්ධය, කළාපය අස්ථාවරත්වය, කොට්ඨාස අධි වසංගතය වැනි සාධක රාඛියක් විසින් නිර්මාණය කරන ලද සංකීරණ ගැටුවකි. ඒ සඳහා ප්‍රධාන හේතු කීපයක් පහත දැක්වේ:

**ණය ගොඩැසීම:** ලෙබනනයට මූල්‍ය අවහාවිතයේ දිගු ඉතිහාසයක් ඇත, එහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයට අනුව ඣය අනුපාතය තෙව ඉහළ අගයකි. වසර ගණනාවක් පුරා, රජය සිය වියදම් සඳහා මූල්‍යමය වශයෙන් විශාල වශයෙන් ඣය ලබාගෙන ඇති අතර, එය දරාගත නොහැකි ඣය බරකට හේතු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අනුව 2022දී ලෙබනනයේ දළ දේශීය නිෂ්පාදිතය අනුව ඣය අනුපාතය 283.2% කි. මෙය

ලෝකයේ ඉහළම ප්‍රතිගතයකි. මෙය 2027 වන විට 340%ට ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමාන කරයි.

**අඩුවෙමින් පවතින ප්‍රෝෂණ:** ලෙබනන් විදේශීකයන්ගෙන් ලැබෙන ප්‍රෝෂණ නිර්ණාත්මක විදේශ විනිමය ප්‍රහාරයක් විය. කෙසේ වෙතත්, මෙම ප්‍රෝෂණ මැත්‍ර වසරවලදී පහත වැට් ඇති අතර එය ලෙබනන් ආර්ථිකයට තවත් පිඛිනයක් එල්ල කරයි. එම තත්වයට හේතු වූයේ දේශපාලන අස්ථාවරත්වය, 2019 සිට ලෙබනන් පවුමෙ අයය පහත වැට්ම, ලංකාවේ තිබෙන උණ්ඩියල් ක්‍රමය වැනි නීති විරෝධී මුදල් ඩුවමාරු කුම ආදියයි.

**ලෙබනන් පවුමට මුක්ක ගැසීම:** ලෙබනනයේ මුදල් එකකය වන ලෙබනන් පවුම 1993 සිට ස්ථාවර විනිමය අනුපාතයකට අනුව එකස්ත් ජනපද බොලරයට සම්බන්ධ කර ඇත. මෙය අතිතයේදී ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී වූ නමුදු ඒ හේතුවෙන් රටට බාහිර කම්පනාවලට හැඩැගැසීමට අපහසු වී තිබේ. මෙය 2022 දක්වා ශ්‍රී ලංකාව ද මුහුණ දුන් තත්වයකි.

**2020 බෝරුව වරාය පිළිරිම:** 2020 අගෝස්තු මාසයේදී බෝරුව වරායේ සිදුවූ දැඩින්ත පිළිරිමෙන් බොලර් බිලියන ගණනක හානියක් සිදු වූ ඇතර රටේ ආර්ථික ගැටුණ එමගින් තිබු විය.

**ලෙබනනයේ ආර්ථික අස්ථාවරත්වයේ පරිපූරණ කුණාවුවක් නිර්මාණය කිරීමට මෙම සාධක දායක විය. අරමුදය දැඩි විදේශ විනිමය හිගයකට, ලෙබනන් පවුමෙ තියුණු අවප්‍රමාණයකට සහ ඉහළ උද්ධමනයකට හේතු වී තිබේ. මේ නිසා බොහෝ ලෙබනන් වැසියන්ට ආහාර, බෙහෙත් වැනි මුලික අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු වී තිබේ.**

**අරමුදයේ විශේෂීත ආර්ථික බලපෑම් කිහිපයක් පහත දැක්වේ:**

**මුදල් අවප්‍රමාණය:** 2019 වසරේ සිට ලෙබනන් පවුමට එහි වටිනාකමෙන් 90%කට වඩා අහිමි වී ඇත. එය හේතුවෙන් ආනයනික හාන්ඩ මිල අධික වී ඇති අතර, ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීම ද දුෂ්කර වී ඇත.

**උද්ධමනය:** ලෙබනනයේ උද්ධමනය ඉහළ ගොස් ඇති අතර, 2021දී 200% ඉක්මවිය. උද්ධමනය නිසා ලෙබනන් ජනතාවට ආහාර, නිවාස සහ ප්‍රවාහනය වැනි මුලික අවශ්‍යතා දරා ගැනීමට අපහසු වී ඇත.

**දිරිදුකාව:** ලෙබනනයේ දිරිදුකා අනුපාතය 80%කට වඩා වැඩි වී ඇත. මෙයින් අදහස් කරන්නේ ලෙබනන් ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් දැන් දිරිදුකා රේඛාවට පහළින් ජ්‍වල් වන බවයි.

**විරකියාව:** ලෙබනනයේ විරකියා අනුපාතය ද තියුණු ලෙස වැඩි වී ඇති අතර එය 25% ඉක්මවා ඇත. මෙයට හේතුව ආර්ථික අරුබුදය නිසා බොහෝ ව්‍යාපාර වැසි යාමයි.

**ව්‍යාපාර වසා දැමීම්:** ආර්ථික අරුබුදය හේතුවෙන් බොහෝ ව්‍යාපාර වසා දා ඇත. මක්නිසාද යන් අරුබුදකාරී තත්ත්වය හේතුවෙන් ව්‍යාපාර ලාභදායී ලෙස පවත්වාගෙන යාම දූෂ්කර වීමයි.

**රට හැර යාම:** බොහෝ දක්ෂ ලෙබනන් ග්‍රුමිකයන් වඩා හොඳ අවස්ථා සෞයමින් වෙනත් රටවලට සංකුමණය වී ඇත. මෙය ලෙබනනයේ බුද්ධිගලනයකට තුවුදී ඇති අතර එමගින් රට අරුබුදයෙන් ගොඩ ඒම වඩාත් දූෂ්කර කර ඇත.

ලෙබනනයේ 2022 පාර්ලිමේන්තු මැතිවරණය රටේ දේශපාලන පරිසරයේ සැලකිය යුතු වෙනසක් ඇති කළේය. සම්පූර්ණ ගේජියාගේ නායකත්වයෙන් යුත් ලෙබනන් බලය නම් ක්‍රිස්තියානි දේශපාලන පක්ෂය ආසන 19ක් දිනාගතිමින් පාර්ලිමේන්තුවේ විභාගතම පක්ෂය බවට පත් වූ අතර හිටපු පාලකයන් වූ හිස්බුල්ලා සහ එම පක්ෂයේ හවුල්කරුවන් හට ඔවුන්ගේ බහුතරය අහිමි වය. මෙම ප්‍රතිඵලය ආර්ථික අරුබුදය සහ දේශපාලන දූෂණය සම්බන්ධයෙන් ලෙබනන් පුරවැසියන් අතර වැඩෙන අත්ථේතිය පිළිබඳ කරයි. හිස්බුල්ලා යනු ඡියා මුස්ලිම් දේශපාලන පක්ෂයක් සහ සටන්කාම් කණ්ඩායුමකි. 1982දී ලෙබනන් සිවිල් යුද්ධයේදී ආරම්භ කරන ලද එහි අරමුණ වන්නේ, ලෙබනනයේ ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීම, රුග්‍රායල ආක්‍රමණයෙන් ඡියා මුස්ලිම්වරුන් නිධහස් කිරීම සහ රුග්‍රායල ආක්‍රමණයට එරෙහිව ලෙබනනය ආරක්ෂා කිරීමයි. එය එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ රුග්‍රායලය විසින් තුස්තවාදී සංවිධානයක් ලෙස සැලකේ. හිස්බුල්ලා යනු සටන්කරුවන් 100,000ක් සහ ලෙබනන් පාර්ලිමේන්තුවේ ආසන 12ක් සහිත බලවත් සංවිධානයකි. එය ලෙබනන් දේශපාලනයේ සහ මැද පෙරදිග සැලකිය යුතු බලවේයයක් ලෙස පවතී. හිස්බුල්ලා බලය අහිමි වීම ලෙබනනයේ විදේශ ප්‍රතිපත්තිය ඉරානයෙන් බැහැරව බටහිර හා අරාබි ගල්ල රාජ්‍යයන් දෙසට මාරු වීමට හේතු වය.

ලෙබනන් රජය අරුවුදය විසඳීම සඳහා ආර්ථික කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර සංවිධානවලින් මූල්‍ය ආධාර ලබා ගැනීම වැනි පියවර කිහිපයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, ආර්ථික පරිභානියේ රල්ල වැළැක්වීමට මෙම පියවර ප්‍රමාණවත් නොවේ.

2022 මැයි මාසයේදී, ලෙබනනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිව් අවුරුදු විස්තිරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනකට එකග විය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යටු තත්ත්වයට පත් කිරීම, තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සහ පාලනය සහ විනිවිදභාවය ගක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. කෙසේ වෙතත්, දේශපාලන අස්ථාවරත්වය, සමාජ අසහනය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සම්මුතියක් නොමැතිකම ඇතුළු අනියෝග හේතුවෙන් එය ක්‍රියාත්මක වුයේ නැත.

IMF විධායක මණ්ඩලය 2022 සැප්තැම්බර මාසයේදී EFF වැඩසටහන අනුමත කළ මත, ඒ සඳහා කොන්දේසි ගණනාවක් පනවන ලදී. පාර්ලිමේන්තුව විසින් පූළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්මක් අනුමත කිරීම, අයවැය හිගය අඩු කිරීම සඳහා මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, නව මහ බැංකු නීතියක් සම්මත කිරීම සහ බැංකු අංශය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ලෙබනන් බලධාරීන් විසින් ගත යුතුව තිබේ.

ලෙබනන් බලධාරීන් පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීමට අපොහොසත් වූ බැවින්, EFF වැඩසටහන කිසි විටෙකත් ක්‍රියාත්මක නොවේ. තරක අතට භැරෙන ආර්ථික අරුවුදය විසඳීම සඳහා හඳුසි ප්‍රතිසංස්කරණවල වැදගත්කම අවධාරණය කරමින් IMF සංවිධානය විසඳුමක් සෙවීම සඳහා ලෙබනනය සමග දිගටම සම්බන්ධව සිටී.

මෙ වන විටත් ලෙබනනයේ ඉන්ධන, විදුලිය, මිශ්‍ර සහ පාන් ඇතුළු අත්‍යාවශ්‍ය හා සේවාවල අඩාල වීමක් සිදු වී ඇත. මෙම හිගයන් ලෙබනන් පූරවැසියන්ගේ දෙනීක ජීවිතයට දැඩි ලෙස බලපා ඇති අතර, දිග පෝලීම්, සලාක සහ අභස උසට තැගෙන මිල ගණන් දරා ගැනීමට මුවන්ට සිදු වී ඇත. පූරවැසියන් කෝපය සහ කළකිරීම ප්‍රකාශ කරන අතර ආර්ථික කැළඹීම විරෝධතා රල්ලක් සහ සමාජ නොසන්සුන්තාවක් ද ඇති කර තිබේ.

ලෙබනන් ආණ්ඩුව, වැඩින පීඩනයට සහ අඩුවෙමින් පවතින විදේශ සංවිත සැපයුමකට මූහුණ දෙමින්, අරුබුදය එලදායී ලෙස විසඳීමට උත්සාහ කර ඇත. ඉන්ධන සහ අත්‍යවශ්‍ය හාණ්ඩි සඳහා සහනාධාර වැනි සමහර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති අතර, මෙම උත්සාහයන් ජනගහනයේ දුක් වේදනා සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔප්පු වී ඇත.

ලෙබනන් ආර්ථිකයේ අනාගතය අවිනිශ්චිතය. රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු හා දුෂ්කර මාවතක යාමට සිදු වේ.

ලෙබනනයේ ඒක පුද්ගල ආදායම වැටුණ හැරී.

වසර	ඒක පුද්ගල ආදායම (මොලර්)
2019	\$12,000
2020	\$5,000
2021	\$4,000
2022	\$3,500
2023 (තක්සේරුව)	\$3,500

වත්මන් තත්ත්වය: 2024 ජූලි වන විට ද, ලෙබනනයේ ආර්ථික අරුබුදය දරුණු තත්ත්වයක පවතී. විනිමය අනුවාතිකය ස්ථාවර කිරීම සහ උද්ධමනය අඩු කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ඇත. උද්ධමනය 40% ආසන්නයය අඩු වී ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රකාශනීම් වීම ප්‍රමාද කෙරේ. සමාජ හා ආර්ථික පීඩාවන් උගු වී ඇත. බැංකු තැන්පතු හිමියන්ට ඒවා ලබාගත නොහැකිය. බැංකු පද්ධතිය අඩුවන් වී ඇත. නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් සහ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වී ඇත. විදුලිය, මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික සේවාවන් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති අතර සමාජ ආධාර වැඩසටහන් සහ රාජ්‍ය ආයෝජන බොහෝ දුරට බිඳු වැටී ඇත. මීට අමතරව, ගාසා තීරයේ ගැටුම, සරණාගත අරුබුදය සහ ලෙබනනයේ දකුණු දේශීමා ගැටුම් ඇතුළු හු දේශපාලනික ආත්මින් තත්ත්වය තීවු කර ඇත. ලෙබනනයේ ආර්ථිකය තීරසාර ලෙස ප්‍රකාශනීම් කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි.

## මහින්ද වින්තනය වැනි පෙරේන්වාදාය සහ ආර්ථන්ටීනාවේ නිමක් නැති අර්බුදාය



(ජ්‍යාරෑඡය: ආර්ථන්ටීනාව 2022දී පාපන්දු ලෝක කුසලානය දිනාගත්තාය.)

ආර්ථන්ටීනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අවවත විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ථන්ටීනාවේ ප්‍රධාන අඛනයන මූලික වශයෙන් කාෂිකාර්මික නිෂ්පාදන සහ බිලිවරි චුක් රථ වේ. සංවාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ථන්ටීනාවේ ජනගහනය 2023දී මිලියන 47.3ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. ආර්ථන්ටීනානුවන් බහුතරය යුරෝපීය සම්භවයක් ඇති, මූලික වශයෙන් ඉතාලි සහ ස්පාජුස් ජාතිකයේ වෙති. සැලකිය යුතු මෙස්ටිසෝ (මූග යුරෝපීය සහ ආදිවාසී) සහ ආදිවාසී ජනගහනයක් ද ඇත. ආර්ථන්ටීනාවේ නිල භාෂාව ස්පාජුස් වේ.

2023 ආර්ථන්ටේනාවේ ජනාධිපතිවරණයේදී 56% ක ජන්ද ප්‍රතිගතයක් ලබා ගනිමින් අන්ත දක්ෂීණාධික ලිබටෝරියන් ආර්ලික විද්‍යායූයෙකු වන හඩියර් මලේ (Javier Milei - Freedom Advances Party - La Libertad Avanza) ජයග්‍රහණය කළේය. ඔහුගේ ජයග්‍රහණය ආර්ථන්ටේනාවේ දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සහිතුහන් කරයි. එය සම්ප්‍රදාධික පෙරෝන්ට්වාදී සහ ප්‍රධාන පක්ෂවල ආධිපත්‍යයට අභියෝග කරයි. මිලෙසිගේ ජයග්‍රහණයට හේතු විය හැක්කේ, ඔහුගේ කුම විරෝධී වාගාච්මිබර, රටේ අධික උද්ධමනය, ආර්ලික දුක්ඩ්‍රිත්‍යාචාරය සහ දේශපාලන ද්‍ර්ජණය සමග ජන්දදායකයින්ගේ කළකිරීම් පදනම් කරගෙන ජනප්‍රිය වීමට ඔහු සමත් විමය. මහ බැංකුව අහොසි කිරීම සහ රන් සම්මතයක් අනුගමනය කිරීම ඇතුළු ඔහුගේ සම්ප්‍රදාධික තොවන යෝජනා රැඩික්ල් වෙනසක් අපේක්ෂා කරන ජන්දදායකයින් කොටසක් අතර ජනප්‍රිය විය.

මිලේට පෙර ආර්ථන්ටේනානු රාජ්‍ය නායකයා වූයේ ජනාධිපති Alberto Fernández (Frente de Todos) ය. ආර්ථන්ටේනාවේ පාර්ලිමේන්තුවේ දේශපාලන බල කුලනය Frente de Todos ට පක්ෂව පවතී. ප්‍රධාන විපක්ෂය වන්නේ Juntos por el Cambio පක්ෂයයි. මේ පක්ෂ දෙකම් මිලේට සහාය නොදක්වති.

පාලක පක්ෂය වන Frente de Todos, මිලේ යනු දුප්පතන්ට සහ කමිකරු පන්තියට භාති කරන “දක්ෂීණාධික අන්තවාදීයෙකු” බවට වෝදනා කර ඇත. මහ බැංකුව අහොසි කර රන් ප්‍රමිතියක් අනුගමනය කිරීමේ ඔහුගේ යෝජනා ද ආර්ථන්ටේනාවේ ආර්ලිකයට විනාශකාරී වනු ඇති බව පවසම්ත් ඔවුහු මිලේට විවේචනය කරති.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන Juntos por el Cambio (Together for Change) ද මිලේ යනු බලය ලබාගැනීමට පමණක් උනන්දු “ජනප්‍රියවාදීයෙකු” බවට වෝදනා කර ඇත. රාජ්‍ය ව්‍යවසායන් පොදුගැලීකරණය කිරීමටත් බඳු ඉවත් කිරීමටත් ඔහු විසින් කරන ලද යෝජනා රටට අභිතකර බව ඔවුහු පවසති.

හඩියර් මිලේ යනු ආර්ථන්ටේනාවේ සාපේක්ෂව අභිත් ලිබරටෝරියන් දේශපාලන පක්ෂයක් වන La Libertad Avanza (Freedom Advances) පක්ෂයේ නායකයායි. මිලේගේ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ පුද්ගල තිදහස, සීමිත රාජ්‍ය මැදිහත්වීම සහ තිදහස් වෙළඳපොල මුලධර්ම මතය. ඔහු ආන්දේලනාත්මක ප්‍රතිපත්ති ගණනාවක් යෝජනා කර ඇති. ඒවා අතර

වැදගත් කිපයක් මෙසේය:

- මහ බැංකුව අහෝසි කර රන් ප්‍රමිතියක් ඇති කර ගැනීම
- රජය සතු සියලුම ව්‍යවසායන් පොදුගැලීකරණය කිරීම
- එක් නිශ්චිත බද්දක් හැර අනෙකුත් සියලුම බදු ඉවත් කිරීම

ආර්ථන්ටිනාවේ ආර්ථිකය පවතින්නේ දරුණු අර්බුදයකය. රට ඉහළ උද්ධමනයකට, යුරුවල මුදල් ඒකකයකට සහ වැඩින තාය බරකට මූහුණදී සිටේ. කොට්ඨාස-19 අධි වසංගතය තත්ත්වය හේතුවෙන් ආර්ථිකය වඩාත් නරක අතට හැරී ඇති අතර, ආර්ථික අවපාතය හේතුවෙන් විරකියාව වැඩි වී ඇත.

ආර්ථන්ටිනාවේ පෙසේ විනිමයේ වටිනාකම පසුගිය වසර තුළ එකසත් ජනපද බොලරයට සාපේක්ෂව 50%කට වඩා අඩු විය. මෙමගින් ආනයන භාණ්ඩ මිල අධික වී ඇති අතර උද්ධමනය ඉහළ ගොස් ඇත.

ආර්ථන්ටිනාවේ තාය බර ද වර්ධනය වේ. විදේශ තාය හිමියන්ට බොලර් බිලියන 400කට වඩා තාය ගෙවීමට තිබේ. අධික තාය බර නිසා රජයට අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම දුෂ්කරය.

ආර්ථන්ටිනා රජය රාජ්‍ය වියදම් ක්‍රේඛාද කිරීම සහ බදු වැඩිකිරීම ඇතුළු සකසුරුවම් පියවර ගණනාවක් ක්‍රියාවට නංවා ඇත. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සිය තාය ප්‍රතිචුහැගත කිරීම සඳහා ගිවිසුමක් ද සාකච්ඡා කර ඇත.

ආර්ථන්ටිනාවේ දේශපාලනය පෙරෝන්වාදය නම් දේශපාලන මතවාදය සමග සම්පූර්ණ සම්බන්ධ වේ. පෙරෝන්වාදය යනු 1940 ගණනාවල ආර්ථන්ටිනාවේ මතු වූ දේශපාලන මතවාදයකි. එය නම් කර ඇත්තේ 1946 සිට 1955 දක්වා සහ නැවතත් 1973 සිට 1974 දක්වා ආර්ථන්ටිනාවේ ජනාධිපති ලෙස සේවය කළ ජ්‍ර්‍යවාන් පෙරෝන්ගේ නමිනි. පෙරෝන්වාදය යනු සංකීරණ සහ බහුවිධ මතවාදයකි, නමුත් එය සාමාන්‍යයෙන් සංලක්ෂිත වන්නේ සමාජ සාධාරණත්වය, ආර්ථික ජාතිකවාදය සහ දේශපාලන ජනතාවාදය යන මූලික කරුණුවලිනි. දැන් කිසිදු ප්‍රධාන දේශපාලන බලවේග යක් පෙරෝන්වාදයට නිල වශයෙන් සහාය නොදැක්වුවද, එම දෙප්ලිවාදයට තවමත් ඉතා ගක්තිමත් දේශපාලන පදනමක් ඇත.

පෙරොන්වාදය ආර්ථන්ටිනාවේ ආර්ථිකයට මිගු බලපෑමක් ඇති කර ඇත. එහි ප්‍රතිපත්ති ඔස්සේ සමාජ සාධාරණත්වය සහ ආර්ථික වර්ධනයේ වැඩිදියුණු කිරීම වැනි ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, ඒවා ඉහළ උද්ධමනය, ආර්ථික අස්ථ්‍යාවරත්වය සහ දූෂණය ඇතුළු සැලකිය යුතු අනියෝගවලට ද හේතු වී ඇත. මෙම අනියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රවේශමෙන් ප්‍රතිපත්ති වෙනස්කම් සිදුකිරීම සහ තිරසාර ආර්ථික හාවිතයන් සඳහා කැපවීමක් අවශ්‍ය වේ.

ආර්ථන්ටිනාවට ණය ගෙවීම පැහැර හැරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇත, 1816දී නිදහස ලැබේමෙන් පසු නව වතාවක් ආර්ථන්ටිනාව ණය පැහැර හැර ඇත. මෙම පැහැර හැරීම් සිදු වී ඇත්තේ සාධක රසක එකතුවක් නිසා ය.

**වැරදී ආර්ථික කළමනාකරණය:** අධික වියදම්, මූල්‍ය තිගය සහ විනිමය අවප්‍රමාණය වීම වැනි දුරවල ආර්ථික ප්‍රතිපත්ති බොහෝ විට ආර්ථන්ටිනාවට තම ණය ආපසු ගෙවීමට නොහැකි වීමට හේතු වී ඇත.

**දේශපාලන අස්ථ්‍යාවරත්වය:** දේශපාලන අස්ථ්‍යාවරත්වය සහ රජයේ නිරන්තර වෙනස්කම් ආයෝජකයින්ට අවිනිශ්චිත සහ අවධානම් සහිත පරිසරයක් නිරමාණය කර ඇති අතර, ආර්ථන්ටිනාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ එහි ණය කළමනාකරණය කිරීමට අපහසු වේ.

**බාහිර කම්පනා:** ආර්ථන්ටිනාවේ ආර්ථිකය ගෝලිය ආර්ථික අරුවූද, හාණ්ඩ මිලෙනි උව්‍යාවචනයන් සහ ස්වාධාවික විපත් වැනි බාහිර කම්පනවලට ගොදුරු විය හැකිය. මෙම කම්පන බොහෝ විට රටේ ආර්ථික ගැටුපු උගු කර ඇති අතර එහි ණය ආපසු ගෙවීමට අපහසු වී ඇත.

**ශය ප්‍රතිව්‍යුහගත කිරීම:** අඩු පොලී අනුපාත හෝ දිග ආපසු ගෙවීමේ කාල සීමාවන් සාකච්ඡා කිරීමෙන් ආර්ථන්ටිනාව එහි ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ඇත. මෙය තාවකාලික සහනයක් වුවද, දිගුකාලීනව සමස්ත ණය බර වැඩි විය.

පහත දැක්වෙන්නේ ආර්ථන්ටිනාවේ ස්වේච්ඡා ණය පැහැර හැරීම නවය පිළිබඳ කෙටි විස්තරයකි:

1. 1827: නිදහසීන් වසර 11කට පසුව, දේශපාලන අස්ථ්‍යාවරත්වය සහ ආර්ථික වැරදී කළමනාකරණය සමග පළමු පැහැර හැරීම සිදු විය.

2. 1890: ව්‍යාපෘත්‍ය වර්ධනය හා ආයෝජන හේතුවෙන් ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ බැවින්, 19වැනි සියවසේ අගහාගයේදී තවත් පැහැර හැරීමක් සිදු විය.
3. 1951: තුන්වන පැහැර හැරීම සිදු වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන හා ආර්ථික කැළමිලි සන්දර්ජය තුළය.
4. 1976-1983: දිගුකාලීන හමුදා පාලනය සහ ආර්ථික වැරදි කළමනාකරණය පැහැර හැරීම මාලාවකට සහ දරුණු ආර්ථික අර්බුදයකට මග පැදිය.
5. 1989: අධි උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වය මැද තවත් පැහැර හැරීමක් සිදු වූ අතර, රටේ ගැඹුරින් මුල් බැසුගත් ආර්ථික ගැටලු ඉස්මතු කළේය.
6. 2001: ගැඹුරු ආර්ථික අර්බුදයක් සහ සමාජ තොසන්සුන්තාවක් මගින් අවුළුවන ලද මැත ඉතිහාසයේ දරුණුතම ණය පැහැර හැරීම සිදු විය.
7. 2005: 2001 පැහැර හැරීම සහ නිය බර අඩු කිරීම අරමුණු කර ගෙන සාකච්ඡා මගින් නිය ප්‍රතිච්‍යුහගත කිරීමක් සිදු කරගත් අතර එය අර්ධ පැහැර හැරීමක් ලෙස සැලකේ.
8. 2014: ප්‍රතිච්‍යුහගතකරණයකට අකැමැති වූ ස්වේච්ඡ බැඳුම්කර ආයෝජකයින් සමග නීතිමය ආරාවුලක් හේතුවෙන් තවත් පැහැර හැරීමක් සිදු වූ අතර, රටේ නිය කළමනාකරණය තවදුරටත් අවුල් විය.
9. 2019: බොලර් මිලියන 500ක බැඳුම්කරයක් ප්‍රතිච්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නියහිමියන් සමග එකගතතාවකට පැමිණීමට අපොහොසත් වීමෙන් තවත් නිය පැහැර හැරීමක් සිදු විය.

අර්ථන්වීනාවේ නිය පැහැර හැරීමේ ඉතිහාසය අනාගතයේදී එවැනි අර්බුද වළක්වා ගැනීම සඳහා හොඳ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ස්ථාවරත්වය සහ වගකිවුතු නිය කළමනාකරණයේ වැදගත්කම අවධාරණය කරයි. ආර්ථන්වීනාවට තිරසාර ආර්ථික වර්ධනයක් සහ මූල්‍ය ස්ථාවරත්වයක් ලාභ කර ගැනීම සඳහා ආර්ථිකයේ යටින් පවතින ගැටලු විසඳීමට කටයුතු කිරීම තීරණාත්මක වනු ඇත.

2024 ජූලි වන විට තත්ත්වය: 2008 වසරෙන් පසු ප්‍රථම වරට ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් අත්පත් කර ගැනීමට නව රජය සමත් වී ඇති අතර, එය මුදල් නිශ්චත් කිරීම අඩු කිරීමට සහ උද්ධේශ මත මුදල්ගාමී කිරීමට උපකාරී විය. 2024 මැයි භාගය වන විට රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.1%ක ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, සාර්ථක ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග හේතුවෙන් 2024 පළමු කාර්මුවේදී ආර්ථික අවපාතය ගැහුරු වූ අතර, මෙම වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 4%ක හැකිලීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධේශ මත, බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වූවද, 2024 සඳහා 140%ක් ලෙස ඇස්කමේන්තු කර තිබේ. එය අතිශයින් ඉහළ මට්ටමක පවතී. මේ අතර, නව පරිපාලනය බලයට පත් වූ දා සිට ගුද්ධ ජාත්‍යන්තර සංවිත බොලර් බිලියන 9.5කින් වර්ධනය කරගෙන ඇත.

## වාමාංශිකයන් ආණ්ඩු පිහිටුවාත් විසඳුම් නොලබුණු ග්‍රීක ආර්ථික අර්බුදය



(ඡායාරූපය: සිරිසා සන්ධානයේ ඇලෙක්සිස් විසිප්‍රාස්)

ග්‍රීසිය යුරෝපා සංගමයට අයත් රටකි. ග්‍රී ලංකාවට වඩා මදක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍රමාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩුය. එනම් මිලියන 11.4කි. ග්‍රීසිය ග්‍රී ලංකාවට වඩා හාත්පසින් ම වෙනස් භූ දේශපාලනීක කළාපයක පිහිටි රටක් වුවද, එරට සමාජ හා ආර්ථික වශයෙන් ලංකාවට යම් සමානත්වයක් ද තිබේ. ඒ රටත් ග්‍රී ලංකාව මෙන්ම දිරිස කාලයක් තිස්සේ කැදර ලෙස ණය ගනිමින්, ආපසු ගෙවන ආකාරය ගැන පවා නොසිතා ඒ ගෙයෙන් සුවපහසු ලෙස පැවතුණ රටකි. ගත් ගෙවන්නටත් නැවත නැවත ගෙය ගන්නා ලදී. අවසානයේදී ග්‍රීසියටත් ලංකාවට මෙන්ම ගෙවාගන්නට බැරි තත්වයක් ඇති විය. ග්‍රීසිය යුරෝපා මුළු කළාපයට අයත් රටක් නිසා එය යුරෝපටත් දැවැන්ත ගැටුවක් වූ බැවින් ග්‍රීක ආර්ථිකය ගළවාගන්නට උපකාර කරන්නට යුරෝපා සංගමය

ඉදිරිපත් විය. එන්, එවැනි ගලවාගැනීමේ මෙය ලැබෙන්නේ දැඩි කොන්දේසි මතයි. ශ්‍රීසියට මෙය ගන්නට වෙන කුමයක් ද කිහුණේ තැත. එබැවින්, දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු විය. එවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණී. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වූ අතර රෘජිකල් වාමාංශික සිරසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් බලයට පත් විය. එයින් කිසිදු වෙනසක් සිදු නොවූ අතර, එම ආණ්ඩුවට ද කරන්නට සිදු වූණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කිරීම හා වියදම් සීමා කිරීමයි. රෘජි මැතිවරණයේදී මුළුන් පරාජයට පත් වූ අතර 2019 හා 2023 මැතිවරණ ජය ගත්තේ මධ්‍ය දක්ෂිණාංශික ගතානුගතික පක්ෂයක් වන 'නව ප්‍රජාතන්ත්‍රවාදයයි'.

තාක්ෂණිකව, ශ්‍රීසිය කිසිවිටෙක බංකොලාත්හාවය ප්‍රකාශ කළේ තැත. කෙසේ වෙතත්, එය 2015දී යුරෝ බිලයන 1.6ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ගෙවීම පැහැර හැරියාය. සංවර්ධන රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමක් පැහැර හරින ලද පළමු අවස්ථාව මෙයයි. ශ්‍රීසිය සම්පූර්ණ බංකොලාත්හාවයකට වඩා ආසන්න බංකොලාත්හාවයකට හෝ ස්වේච්ඡ මෙය අර්ථුදයකට මුහුණ දුන් රාජ්‍යයක් බව පැවසීම වඩාත් තිබුරදිය.

ශ්‍රීසිය ගොඩන්නට විවිධ යුරෝපා බලධාරීන් හා මූල්‍ය ආයෝජකයන් 2015 සිට ලබාදුන් යුරෝ බිලයන 300කට අධික මෙයක් නොවා වසර 2060 පමණ වන තෙක් ශ්‍රීසිය ආපසු ගොඩ යුතුය.

ශ්‍රීසියේ ආර්ථික අර්ථුදයට අභ්‍යන්තර හා බාහිර හේතු රසක් බලපා තිබේ.

**අභ්‍යන්තර සාධක:**

- අධික රාජ්‍ය වියදම්: ශ්‍රීසිය වසර ගණනාවක් තිස්සේ සැලකිය යුතු අයවැය තියෙයක් පවත්වා ගෙන තිය අතර, බඳු වශයෙන් එකතු කරන ලද මුදලට වඩා වැඩි මුදලක් වියදම් කළේය. මෙය වේගයෙන් මෙය ගොඩගැසීමට හේතු විය.
- දුරවල ආර්ථික ප්‍රතිපත්ති: ශ්‍රීසියේ ආර්ථික ප්‍රතිපත්ති බොහෝ විට අකාර්යක්ෂම සහ තිරසාර නොවන එවා වූ අතර මන්දගාමී ආර්ථික වර්ධනයට සහ ඉහළ විර්තියාවට දායක විය.

- බදු පැහැර හැරීම: ග්‍රීක ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් අවිධිමත් අංශය තුළ ක්‍රියාත්මක වූ අතර, පුළුල්ව පැතිරැණු බදු පැහැර හැරීම හේතුවෙන් රාජ්‍යයම අඩු විය.
- දුෂ්පාණය: ග්‍රීක ආණ්ඩුව සහ රාජ්‍ය අංශය තුළ පැතිරැණු දුෂ්පාණය නිසා මෙය අඩු කිරීමට හෝ ආර්ථිකයේ ආයෝජනය කිරීමට ගොදා ගත හැකිව තිබූ අරමුදල් සිමා විය.
- යුරෝ කළාපයේ සාමාජිකත්වය: යුරෝ කළාපයට සම්බන්ධ වීම මුළුන් ආර්ථික ප්‍රතිලාභ ගෙන දුන් අතර, එය ග්‍රීසියේ මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමට සහ එහි මූලය ප්‍රතිඵල්තිය පාලනය කිරීමට ඇති හැකියාව සිමා කළේය. මේ නිසා ආර්ථික කම්පනාවලට හැඩැගීමට සහ එහි මෙය ආපසු ගෙවීමට අපහසු විය.

#### බාහිර සාධක:

- 2008 ගෝලීය මූලය අරබුදය: ගෝලීය මූලය අරබුදය ග්‍රීසියේ දැඩි අවපාතයක් ඇති කළ අතර, එහි ආර්ථිකය තවදුරටත් දුර්වල කරමින් එහි මෙය කළමනාකරණය කිරීම වඩාත් අපහසු විය.
- මූලය වෙළඳපොල හැසිරීම්: මූලය ආයතන විසින් ග්‍රීක බැඳුම්කර සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය හේතුවෙන් අරබුදය උත්සන්න වූ අතර ග්‍රීක ආණ්ඩුවට මෙය ගැනීම සඳහා ඉහළ පොලියක් ගෙවීමට සිදු විය.
- ජාත්‍යන්තර සහයෝගය නොමැතිකම: මුලදී, යුරෝපා සංගමය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ග්‍රීසියට මූලය ආධාර සැපයු තමුන්, මෙම සහයෝගය දැඩි කිරීමාදු පියවරයන් සමග සම්බන්ධ විය. ඒ හේතුවෙන් සමාජ නොසන්සුන්තාව ඉහළ ගියේය.

ග්‍රීක අරබුදය එරට මැත ඉතිහාසයත් සමග සම්බන්ධ බැවින් වැදගත් එළිඛිඛික සන්ධිස්ථාන කිහිපයක් ගැන අවබෝධය ද වැදගත් වේ.

- 1975 - නාමික ජනාධිපතිවරයු සිටින පාර්ලිමේන්තු විධායකයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වා දීම
- 1980 - සංරක්ෂණවාදී කොන්සේවන්ටයින් කරමන්ලිස් ජනාධිපති ලෙස තෙරී පත්වීම

- 1981 - ශ්‍රීසිය යුරෝපා සංගමයට එක්වීම හා ඇන්ඩ්‍රියස් පපැන්ඩ්‍රියේගේ සමාජවාදී පක්ෂය මැතිවරණය ජයගැනීම
- 2008 - දිගින් දිගටම ගාය ලබා ගනිමින්, ගාය ගෙවීමට ද නැවත ගාය ලබා ගනිමින් සිටි ශ්‍රීසිය දරුණු ගාය අර්බුදයකට ගොදුරු වීම, රජය දැඩි සකසුරුවම් නීති හඳුන්වා දීම සහ ජ්වන ප්‍රමිතින් වේගයෙන් කඩාවිදැවැටීම. ඒවාට එරෙහිව රට පුරා විරෝධතා පැනනැගීම
- 2009 - ම්‍රික් රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.4% දක්වා ඉහළ යාම
- 2009 දෙසැම්බර් - ජාත්‍යන්තර ගාය දර්ශක විසින් ශ්‍රීසියේ ගාය ග්‍රේණිගත කිරීම පහළ දමන්නට පටන් ගැනීම
- 2010 - තවදුරටත් රාජ්‍ය වියදම් කපාහැරීම, විරෝධතා මැද ශ්‍රීසිය ගාය ගෙවීමට අසමත් වනු ඇතැයි ඩිය හේතුවෙන් යුරෝපා මූල්‍ය කළාපය විසින් යුරෝ බිලියන 110ක ආර්ථිකය ගලවාගැනීමේ ගායක් අනුමත කිරීම. ඒහි කොන්දේසී ලෙස තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග යෝජනා කිරීම. වෘත්තිය සම්ති මහා වැඩිවර්ජනයක් කැඳුවීම

වසර 2011දී එවකට ශ්‍රී ලංකාවේ බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ම්‍රික් බැඹුලිකරවල කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් සිදු වන්නේ ද මේ කාලයේ ය.

- 2011 ජූලි - රට පුරා විරෝධතා, වැඩ වර්ජන මැද යුරෝපා සංගමය යුරෝ බිලියන 109ක් වන ආර්ථිකය ගලවාගැනීමේ ගාය ප්‍රඳානය කිරීම. ඒ සමග දැඩි සකසුරුවම් කොන්දේසී පැනවීම. ප්‍රධාන ගාය දර්ශක තුනම විසින් ශ්‍රීසිය ගාය ගෙවීම පැහැරහැරීමේ අවදානම ඇති රටක් ලෙස ග්‍රේණියෙන් පහළ දැමීම
- 2011 ඔක්තෝබර් - ශ්‍රීසිය තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් ආර්ථිකය ගලවාගැනීම සඳහා දුන් ගායෙන් 50%ක් කපාහැරීමට යුරෝපා සංගමය යෝජනා කිරීම. අගමැති පපැන්ඩ්‍රියේ ඒ පිළිබඳ ජනමතවාරණයක් යෝජනා කිරීම
- 2011 දෙසැම්බර් - විරෝධතා මැද අගමැති පපැන්ඩ්‍රියේ ඉල්ලා අස් වීම. මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ලුකස් පැපච්මෝස් අගමැති බුරයට පත් වීම

- 2012 පෙබරවාරි - දරුණු වීදි සටන් මැද, යුරෝපා සංගමයේ ගෙය කොන්දේසිවලට අනුකූලව දැඩි සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමට ග්‍රීක් රජය තීරණය කිරීම
- 2012 මැයි - මහ මැතිවරණයෙන් වාමාංශික කොටස්වල බලය වර්ධනය වීම. කිසිදු පක්ෂයක් ආණ්ඩු සන්ධානයක් බිජිකරගැනීමට අසමත් වීම. නැවත මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීම
- 2012 ජූනි - තව ප්‍රජාතන්ත්‍රවාදී තායක ඇත්තේ නිස්ස් සැමරාස් කළින් බලයේ සිට මේ වන විට තුන්වන තැනට වැට් සිටි සමාජවාදී පක්ෂය සහ තවත් කුඩා කණ්ඩායම් සමග සන්ධානගතව ආණ්ඩුවක් පිහිටුවීම. ආණ්ඩුවේ අරමුණ තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමයි.
- 2012 සැප්තැම්බර් - රජයේ සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහිව වෘත්තීය සම්මි පැය 24ක සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවදාදී පාර්ලිමේන්තුව ඉදිරිපිට අරාජ්කවාදීන් රුපියක් පැවැත්වීම
- 2012 ඔක්තෝබර් - යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික ගලවා ගැනීමේ ගෙය වෙනුවෙන් ආණ්ඩුව තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීම. ඒ අතර විශාම වැටුප් කජ්පාදුව සහ බදු ඉහළ තැංවීම ද තිබේ.
- 2013 ජනවාරි - විරකියාව 26.8% දක්වා ඉහළ යමින් යුරෝපා සංගමයේ වැඩි ම විරකියාව ඇති රට බවට ගිසිය පත්වීම හා තරුණ විරකියාව 60% දක්වා ඉහළ යාම
- 2013 ජූනි - මුදල ඉතිරි කරගැනීම සඳහා ආණ්ඩුව රාජ්‍ය රුපවාහිනී හා ගුවන්විදුලි විකාශන සේවා වසාදැමීම
- 2013 අගෝස්තු - අලිත් රාජ්‍ය විකාශන සමාගමක් ආරම්භ කිරීම
- 2013 දෙසැම්බර් - ආර්ථික ගලවාගැනීමේ ගෙයවලින් නිදහස් වී, සය වසරක ආර්ථික අවපාතයෙන් පසු වර්ධනයක් අලේක්ජාවෙන් අයවැය යෝජනාවලියක් සම්මත කරගැනීම
- 2014 පෙබරවාරි - විරකියාව 28% දක්වා ඉහළ යාම

- 2014 මාර්තු - ගෙය කොන්දේසි සැපිරීම සඳහා නිදහස් වෙළඳපොල පූලීල් කරන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම
- 2014 අප්‍රේල් - යුරේෂ බිලියන අටක ආර්ථිකය ගලවාගැනීමේ ගෙය ත්‍රිසියට ලබාදීමට යුරේෂපා සංගම් මුදල් ඇමතිවරුන් එකා වීම. ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා සිව් වාර්ෂික බැඳුම්කර හරහා ත්‍රිසිය බොලර් බිලියන හතරක ගෙය ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලෙන් ලබාගැනීම
- 2014 මැයි - සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහි රඩිකල් වාමාංශික සිරසා සන්ධානය 26.6%ක ජන්ද ප්‍රතිශතයක් ලබාගනීමින් යුරේෂපා සංගම් මැතිවරණය ජයගැනීම
- 2014 දෙසැම්බර් - නව ජනාධිපතිවරයුගු පත්කරගැනීමට පාර්ලිමේන්තුව අසමත් වීම නිසා දේශපාලන අර්ඛදයක් ඇති වීම. නියමිත කලට කළීන් මහමැතිවරණය කැදුවීම
- 2015 ජනවාරි - සිරසා සන්ධානයේ ඇලෙක්සිස් විසිප්‍රාස් මහ මැතිවරණය ජයගනීමින් අගම්ති පදනම් පත් වීම. සිරසා සහ ජාතික ස්වාධීනතා ත්‍රික් පක්ෂය එක්ව ආශ්‍රිතවක් පිහිටුවීම

රඩිකල් වාම සන්ධානය සිරසා නම ලබන්නේ ත්‍රික් බසින් එන Synaspismós Rizospastikís Aristerás වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතනත්ත්වාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත චාමචාදීන්, මාඩ්චාදීන්, මෙරාස්කිවාදීන්, යුරේෂ කොමිෂ්‍යනිස්වාදීන් මෙන් ම යුරේෂපා විරෝධීන් ආදින්ගෙන් ද සමන්විත දේශීනු සන්ධානයකි. ඒ අතරින් විභාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් සිරසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයාය. සිරසා පක්ෂය තිල වශයෙන් දියත් වුණේ 2004දියි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් විය.

සිරසා පක්ෂය තරමක් දුරට යුරේෂපා විරෝධී පක්ෂයක් ලෙස සැලකිය හැකිය. සිරසා පක්ෂයට පිටින් ත්‍රිසියේ ස්වැලින්වාදී කොමිෂ්‍යනිස්ටි පක්ෂය ද ප්‍රබල පක්ෂයක් ලෙස තිබේ.

2015 ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරසා පක්ෂය ජන්දවලින් 36.34%ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා

ගත්තාය. කළුන් බලයේ සිටි අගමැති අන්තෝත්තියේ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණි.

සිරසා පක්ෂය ජනප්‍රිය වුණේ මෙය ප්‍රතිච්‍රිත ගතකරන කොන්දේසිවලට එරෙහි උද්‍යෝගීය සමගයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සිරසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවැසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ගකා විසඳුමක්” ඉදිරිපත් කරන බවයි. යුරෝපා සංගමය, යුරෝපා මහජැනුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ ඇප කොන්දේසි ඔහුගේ දැඩි විරෝධයට ලක් විය.

2015 ජනවාරි මාසයේදී, වාමාංශික සිරසා පක්ෂය විසින් ඇලෙක්සිස් සිප්‍රාස්ගේ රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස යානිස් වාරුණාකිස් පත් කරන ලදී. ඔහුගේ බුර කාලය තුළ, යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපීය මහ බැංකුව ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර ආයතන සමග ග්‍රීසියේ ඇපදීමේ කොන්දේසි සාකච්ඡා කිරීම වාරුණාකිස්ට පැවරිණි. ගැටුම්කාරී සාකච්ඡා විලාසය සඳහා ප්‍රසිද්ධ වාරුණාකිස් එහි මෙය හිමියන් විසින් ග්‍රීසිය මත පනවන ලද කප්පාදු පියවර නිතර විවේචනය කළේය. ඔහු මෙය ප්‍රතිච්‍රිත කිරීම සඳහා දැඩි ලෙස පෙනී සිටි අතර තවදුරටත් කප්පාදු කිරීම ග්‍රීක ආර්ථිකයට හානි කරනු ඇතුයි තරක කළේය. 2015 ජූලි මාසයේ පැවැත්වුණ ජාතික ජනමත විවාරණයෙන් පසුව, යෝජන ඇපදීමේ කොන්දේසි ග්‍රීක මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔහුගේ ප්‍රවේශය සඳහා අනෙකුත් රජයේ නිලධාරීන්ගේ සහයෝගය තොමැතිකම සඳහන් කරමින් වාරුණාකිස් සිය තනතුරෙන් ඉල්ලා ඇස්විය.

- 2015 ජූනි - යුරෝපා මහ බැංකුව ග්‍රීසියට දුන් හඳුසි ආධාර අවසන් කරයි. ග්‍රීසිය බැංකු වසා ප්‍රාග්ධන පාලනයක් පනවයි.
- 2015 ජූලි - යුරෝපා සංගමය විසින් ආර්ථිකය ගලවාගැනීම සඳහා දෙනු ලබන මෙය පිළිබඳ පැවැත්වුණු ජනමතවිවාරණයේදී බහුතරය එයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරති.
- 2015 අගෝස්තු - ග්‍රීසිය හා එරටට මෙය දෙන ආයතන යුරෝ බ්ලියයන 8ක ආර්ථිකය ගලවාගැනීමේ මෙයක් සඳහා එකඟ වෙති. රට බංකොලොන් වීම හා යුරෝ මූල්‍ය කළාපයෙන් ඉවත් කිරීම වළක්වාගැනීම සඳහා තවදුරටත් වියදම් කප්පාදු කරනු ලැබේ.

- 2016 මැයි - යුරෝපා මූල්‍ය කළාපයේ මුදල් ඇමතිවරු ග්‍රීසියට යුරෝපා බිලියන 10.3ක ගෙය ලබාදීමට එකග වෙති. එයින් කොටසක් අවශ්‍ය වන්නේ ජ්‍යේෂ්ඨ මාසයේ ගෙවීමට තිබෙන ගෙය සඳහා ය. මුවහු ග්‍රීසියට තවදුරටත් සහන ලබාදීමටත්, ගෙය ආපසු ගෙවීමට ඇති කාලය දීර්ශන කිරීමටත් පොලී සිමා ලබාදීමටත් එකග වෙති.
- 2018 පෙබරවාරි - ගිවි ගෙෂ්ණීගත කිරීමේ ආයතනය ග්‍රීසියේ ගෙය ගෙෂ්ණී ඉහළ නාවයි. ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය එයට හේතුවයි.
- 2018 ජූනි - මැසිබේනියාවේ නිල නාමය සම්බන්ධයෙන් ග්‍රීසිය හා මැසිබේනියාව අතර පැවති දෙක තුනක මතහේදය නිරාකරණය කරගැනීමට ග්‍රීසිය එතිහාසික ගිවිසුමක් අත්සන් කරයි.

කෙසේ වෙතත්, 2019 මහ මැතිවරණයෙන් සිරිසා පක්ෂය පරාජය වී මධ්‍ය දක්ෂීණාංශික 'නව ප්‍රජාතනත්ත්වාදය' ජයග්‍රහණය කරන අතර, 2023 මහ මැතිවරණය ජය ගන්නේ ද මුවන්මයි. සිරිසා පක්ෂය ප්‍රබලම විපක්ෂය ලෙස පවතී. මැතිදී එහි නායකයා ඉවත් වූ අතර සිරිසා සන්ධානයේ පාලනය හේතුවෙන් ග්‍රීසියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද විය. එහෙත්, මුවහු පිඩාවට පත් ජනයා වෙනුවෙන් සමාජ සුබසාධන කුම කියාත්මක කළහ.

2023දී 2.4%ක ප්‍රක්ෂේපිත වර්ධනයක් සමග ග්‍රීසියේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ ලකුණු පෙන්වුම් කළේය. රැකියා උත්පාදනය වැඩි වෙමින් වියකියාව අඩුවෙමින් පවතී. යුරෝපා සංගම් අරමුදල් තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජන සඳහා සහාය වේ. කෙසේ වෙතත්, අනියෝග තවමත් පවතී. උද්ධමනය ඉහළ ය. බලශක්ති පිරිවැය වැඩිවීම ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට බරකි. රජය ගෙය කළමනාකරණයේ ප්‍රගතියක් ලබා ඇති මුත්, එම හේතුවෙන් ආයෝජන හැකියාවන් සිමා වී තිබේ. සමස්තයක් වශයෙන්, ග්‍රීසියේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වෙමින් පවතින නමුත් බිඳෙනසුළුය. බාහිර කම්පන්වලට ගොදුරු විය හැකි අතර තීරසාර වර්ධනයක් සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

**වර්තමාන තත්ත්වය:** 2023 දෙසැම්බරයේ සිට ග්‍රීසියේ ආර්ථික තත්ත්වය ස්ථාවරත්වයේ සහ කුමයෙන් දියුණු වීමේ ලකුණු පෙන්වුම් කර ඇත. 2024 සහ 2025 ආර්ථික වර්ධනය 2.3%ක පමණ මට්ටමේ ස්ථාවරව පවතිනු

අැතැයි පුරෝකළනය කර ඇත. උද්ධමනය ක්‍රමයෙන් පහත වැවෙනු අැතැයි පුරෝකළනය කර ඇති අතර, 2024දී 2.7% දක්වා සහ 2025දී 2% දක්වා ලැබා වේ යයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මූල්‍ය වගකීම් පවත්වා ගැනීම, තරගකාරීන්වය ඉහළ නැංවීම සහ ඉහළ උද්ධමනය ආමන්තුණය කිරීම ඇතුළු අනියෝග රසක් පවතී. ඔරෝත්තු දීමේ හැකියාව සහ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම සඳහා රජය මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

## කෙල් තිබිලාත් දුන්පත් වුණ සමාජවාදී වෙනිසියුලාව



(වෙනිසියුලාවේ උද්සේෂ්‍ය තොයක් අතරතුර)

වෙනිසියුලාව සමාජවාදී රාජ්‍යකි. වෙනිසියුලානු සමාජවාදයේ මූලික ලක්ෂණ වන්නේ ආර්ථිකයේ රාජ්‍ය පාලනය, පුළුල් සමාජ සුබසාධන වැඩසටහන්, අධිරාජ්‍ය විරෝධී වාගාචිම්බරසහ විධායක බලය තුළ දේශපාලන බලය සංකේත්දුණුය කිරීමයි; කෙසේ වෙතත්, එය ආර්ථික බැඳවැටීම, පුළුල්ව පැතිරැණු දූෂණය, දේශපාලන මර්දනය, සමාජ නොසන්සුන්තාව සහ මිලියන ගණනක් රට හැර යාමට තල්ල කර ඇති මානුෂීය අර්බුදය ඇතුළු සැලකිය යුතු අනියෝගවලට මුහුණ දී ඇති.

වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය, අධි උද්ධමනයකින්, පුළුල්ව පැතිරැණු

දරිද්‍රතාවකින් සහ දුල දේශීය නිෂ්පාදිතයේ පරිභානියකින් සංලක්ෂිත වේ. එය මැත්ත ඉතිහාසයේ වඩාත්ම දරුණු සහ දිරිස කාලීන ආර්ථික අරුමුදයයි. ආර්ථිකයේ වැරදි කළමනාකරණය, තෙල් මිල පහත වැටීම (වෙනිසියුලාවේ ප්‍රාථමික අපනයනය තෙල්ය) සහ දේශපාලන අස්ථිරත්වය ඇතුළු සාධකවල එකතුවක් හේතුවෙන් අරුමුදය ආරම්භ වූයේ 2010 දෙකයේ මැයි 1 ජාගයේදිය. අයවැය හිගය පියවා ගැනීම සඳහා අධික ලෙස මුදල් මුදුණුය කිරීම වැනි රුපයේ ප්‍රතිපත්ති, 2018 වසරේදී 1,000,000% ඉක්මවූ උද්ධමන අනුපාතයකට හේතු විය.

මානුෂීය අරුමුදයකට කුඩා දෙන අන්දමින් ආහාර, මාශය ඇතුළු මුලික හාණේච්චවල උග්‍ර හිගයකට වෙනිසියුලාව මුහුණදී තිබේ. සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටී ඇති අතර වඩා හොඳ ජ්‍වලන තත්ත්වයන් සෞඛ්‍ය වෙනිසියුලානු ජාතිකයන් මිලියන ගණනක් රට හැර ගොස් ඇත.

වෙනිසියුලාව බංකොලොන්හාවය නිල වශයෙන් ප්‍රකාශ කර තොමැත. එහෙත්, රාජ්‍යයේ බංකොලොන්හාවය අතිශය ගැඹුරුය. වෙනිසියුලානු රුපය සිය ජාත්‍යන්තර යාය බැඳීම බොහෝමයක් පැහැර හැර ඇති අතර, එහි මුදා ආයතනවලට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපාලවලට ප්‍රවේශ වීමට හැකියාවක් නැත. මෙම අරුමුදය හේතුවෙන් රටේ යටිතල පහසුකම් සහ පොදු සේවාවන් අන්තර්වාස්‍ය අන්තර්වාස්‍ය පිරිහි තිබේ.

මුදල් ප්‍රතිතිර්මාණය කිරීම සහ සමහර මිල පාලනයන් ඉවත් කිරීම වැනි ආර්ථිකය ස්ථාවර කිරීමට දරන උත්සාහයන් මගින් සීමිත සහනයක් ලබාදී ඇත. ජාත්‍යන්තර මුදා අරමුදල (IMF) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තත්ත්වය අධික්ෂණය කරමින් සිටින නමුත් අර්ථවත් ප්‍රකාශනයක් සඳහා සැලකිය යුතු මට්ටමක ජාත්‍යන්තර ආධාර සහ පුළුල් දේශපාලන විසඳුමක් අවශ්‍ය වේ.

වෙනිසියුලාවේ ආර්ථික අරුමුදය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වී ඇති සංකීරණ හා අඛණ්ඩ තත්ත්වයකි. අරුමුදයට කුඩා දුන් සිදුවීම්වල කාල සටහනක් පහත දැක්වේ:

- 2003: ජනාධිපති හියගේ වාචිස් බොලිවර් විනිමය අනුපාතිකය ස්ථාවර කරමින් ප්‍රාග්ධනය ඉවත් වීම වැළැක්වීම සඳහා මුදා පාලනය ක්‍රියාත්මක කළේය.

- 2004-2008: ඉහළ තෙල් මිල ආර්ථික වර්ධනයට තුළු දෙයි. එහෙත් අධික රූපයේ වියදම් සහ ණය ගැනීම හේතුවෙන් අවදානම වැඩි වේ.
- 2013: වාච්‍යෝගේ මරණයෙන් පසු ජනාධිපති නිකොලස් මුද්‍රෝර් ජනාධිපති බුරයට පත් විය. ආර්ථික දුර්වලතා හේතුවෙන් තෙල් මිල පහත වැට්ටමට පටන් ගනී.
- 2014: තෙල් අපනයනය මත දැඩි ලෙස රඳා පවතින වෙනිසියුලාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන අන්දමින් තෙල් මිල පහත වැටුණී.
- 2015: වෙනිසියුලාව ආර්ථික අවපාතයකට ගොදුරු වේ. මූලික භාණ්ඩ හිගය සහ අධි උද්ධමනය මතු වීමට පටන් ගනී.
- 2016: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උද්ධමනය 475% ලෙස ඇස්තමේන්තු කරයි. ආහාර, ඔග්‍රාද සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගය උගු වේ. දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ලෙස අඩු වේ.
- 2017: අධි උද්ධමන තත්ත්වය තීවු වේ. විපක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික සභාව හඳුසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. බොලිවරුට එහි වටිනාකමෙන් වැඩි කොටසක් අහිමි වන අතර මුද්‍රෝර්ගේ රූපයට එරෙහි විරෝධතා වැඩි වේ.
- 2018: අධි උද්ධමනය 1,000,000% දක්වා ඉහළ යයි. රූප බිංදු පහක් ඉවත් කරමින් බොලිවරු මුදල් ඒකකය නැවත නම් කරයි. වංචා වෝද්‍යා මධ්‍යයේ මතහේදාත්මක මැතිවරණයකින් මුද්‍රෝර් නැවත ජයග්‍රහණය කරයි.
- 2019: විපක්ෂ නායක Juan Gua සාමී තමන් අන්තර්වාර ජනාධිපති ලෙස ප්‍රකාශ කරයි. එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවලින් ඔහුට සහාය ලැබෙන අතර දේශපාලන අර්බුදය තීවු වේ. විශේෂයෙන් තෙල් කරමාන්තය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය අතිරේක සම්බාධක පනවයි.
- 2020: කොවිඩ-19 වසංගතය සෞඛ්‍ය සේවා පද්ධතිය සහ ආර්ථිකය තවදුරටත් පිඩාවට පත් කරයි. තෙල් නිෂ්පාදනය අඛණ්ඩව පහත වැට්ටේ.

- 2021: උද්ධමනය මන්දගාමී විමට පටන් ගන්නා නමුත් ඉතා ඉහළ මට්ටමක පවතී. මිල පාලනය ලිහිල් කිරීම සහ තවත් විදේශ මුදල් මගින් ගනුදෙනු කිරීමට ඉඩ දීම වැනි සමහර ආර්ථික ලිහිල්කරණ පියවර හඳුන්වා දෙනු ලැබේ.
- 2022: වෙනිසියුලාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සුළු සලකුණු පෙන්නුම කරයි, නමුත් පූජ්‍යල්ව පැතිරැනු දරිද්‍රතාව සහ ආර්ථික දුෂ්කරතා දිගටම පවතී.
- 2023: පවතින හිගයන් සහ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දරිද්‍රතාව තුළ ජ්වත් වන දරුණු ආර්ථික තත්ත්වය දිගටම පවතී. ජාත්‍යන්තර සම්බාධක සහ දේශපාලන අස්ථාවරත්වය ප්‍රතිසාධන ප්‍රයත්නයන්ට දිගින් දිගටම බාධා පමුණුවයි.

## මැත් වර්ධනයන්

2023 දෙසැම්බර්: ආර්ථික ස්ථායිකරණ ප්‍රයත්න මිගු ප්‍රතිඵල ගෙන දෙයි. උද්ධමනය ඉහළ මට්ටමක පවතින අතර ආර්ථික වර්ධනය මන්දගාමී වේ. බොහෝ වෙනිසියුලානු ජාතිකයින් පිටරින් එවන මුදල් මත යැපෙන නිසා මානුෂීය අර්ථාදය දිගටම පවතී.

වත්මන් තත්ත්වය (2024): අධි උද්ධමනය, දේශපාලන අස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සම්බාධක වැනි අඛණ්ඩ අභියෝග සමග වෙනිසියුලාවේ ආර්ථික තත්ත්වය අවිනිශ්චිතව පවතී. ප්‍රකාශිත වීමේ ප්‍රයත්නයන් ආයෝජන හිගය සහ නොනවතින පාලන ගැටලු නිසා අඩාල වේ.

වෙනිසියුලාවේ ආර්ථික අර්ථාදයේ ප්‍රතිඵලයක් ලෙස මහා සංකුමණ ඇතුළු දරුණු මානුෂීය බලපෑම් ඇති වී ඇති අතර, වඩා නොදු අවස්ථා සොයා වෙනිසියුලානු ජාතිකයන් මිලියන ගණනක් රට නැර ගොසිනි. ප්‍රකාශිත වීමේ මාවතට ජාත්‍යන්තර සහයෝගය සමග සැලකිය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

## පකිස්තානය; IMF දැඩි සත්කාර ඒකකයේ ස්ථීර ලෙඛි



(ඡායාරූපය: පකිස්තානයේ පෝලිමි)

2024 වන විට පකිස්තානය නිල වශයෙන් සිය ස්වේච්ඡී මය පැහැර හැරීමක් කර තැක. කෙසේ වෙතත්, එරට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණදී ඇති අතර, අවස්ථා කිහිපයකදී මය පැහැර හැරීමට ආසන්න වී ඇත.

පකිස්තානය මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මත නිතර විශ්වාසය තබා ඇත. පසුගිය දිනක කිහිපය තුළ, පකිස්තානය සිය ආර්ථිකය ස්ථාවර කිරීම සහ ගෙවුම් ගේජ අරුමුදවලට විසඳුම් සෙවීමේ අරමුණීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගණනාවකට ඇතුළේ වී ඇත. මෙම වැඩසටහන් බොහෝ විට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා දැඩි කොන්දේසි සහිත ඒවා විය.

විශේෂයෙන් කොට්ඨංග-19 වසංගතයෙන් පසුව, පකිස්ථානය දැඩි ආර්ථික පිඩිනයකට මූහුණදී ඇති අතර, නෙය පැහැර හැරීමකට ආසන්න විය. 2019දී, පකිස්ථානය සිය ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාර වශයෙන් IMF වෙතින් බොලර් බිලියන හයක ඇපදිමේ පැකෙශයක් ලබා ගත්තේය. 2024දී, පකිස්ථානයට එහි නෙය බැඳීම් කළමනාකරණය කිරීමට සහ එහි ආර්ථික අභියෝගවලට මූහුණ දීම සඳහා IMF වෙතින් බොලර් බිලියන හතක ඇපද මුදලක් ලැබුණි.

කෙසේ වෙතත්, මෙම ඇපදීම පැමිණ ඇත්තේ ආදායම මත ඉහළ බඳු සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අරමුණු කරගත් වෙනත් මූල්‍ය ගැලපීම් ඇතුළු දැඩි කොන්දේසි සහිතවය. රටේ ආර්ථික තත්ත්වය තවමත් අවිනිශ්චිත වන අතර, ඉහළ උද්ධමන අනුපාත සහ සමාජ-දේශපාලන අස්ථාවරත්වය ආර්ථික දුක්ඛිතභාවයට හේතු වී ඇත.

2024-25 මූල්‍ය වර්ෂයේදී පකිස්ථානය බොලර් බිලියන 24.8ක නෙය ආපසු ගෙවීමට අපේක්ෂා කරන අතර, බොලර් බිලියන 21.2ක මූලික නෙය සහ බොලර් බිලියන 3.6ක පොලී ගෙවීම් එයට ඇතුළත් ය. එරට විදේශ විනිමය සංවිතය දැනැට බොලර් බිලියන නවයක් පමණය. 2029 වසර දක්වා පකිස්ථානය සැම වසරකම බොලර් බිලියන 29ක පමණ නෙය හා පොලී ගෙවිය යුතුව තිබේ.

ආපසු ගෙවීමේ කාලය දිරිස කිරීම සහ ක්ෂණික මූල්‍ය පිඩිනය ලිහිල් කිරීම මගින් සම්පූර්ණ පැහැර හැරීමක් වැළැක්වීම සඳහා වීනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එම්පිර රාජ්‍යය ඇතුළු ප්‍රධාන ද්විපාර්ශවීක නෙය හිමියන් විසින් ලබාදෙන ලද නෙය සහනවලින් පකිස්ථානය ප්‍රතිලාභ ලබා ගත්තේය.

ප්‍රධාන නෙය දෙන රටවල් 22කින් සමන්විත කණ්ඩායමක් වන පැරිස් සමාජයට පකිස්ථානය බොලර් බිලියන 8.5ක් පමණ නෙය වී ඇත. දිගු ආපසු ගෙවීමේ කාල සීමාවන් සහ අඩු පොලී අනුපාත සමග මෙම නෙයවල කොන්දේසි සාමාන්‍යයෙන් වඩාත් හිතකර වේ.

පකිස්ථානය වින මූල්‍ය ආයතන වෙත සැලකිය යුතු නෙය ප්‍රමාණයක් ගෙවීමට ඇත. එය ආසන්න වශයෙන් බොලර් බිලියන 27 කි. මෙම නෙය සමහරක් සහනදායී කොන්දේසි මත ලබාගෙන ඇති අතර අනෙකුත් නෙය වාණිජ කොන්දේසි මත ලබාගෙන තිබේ.

පකිස්තානයේ ආර්ථිකය ඉහළ උද්ධමනය, අඩු විදේශ විනිමය සංවිත සහ විශාල විදේශ මාය බැඳීම් ඇතුළු අඛණ්ඩ අනියෝගවලට මූහුණ දෙයි. මෙම සාධක රටේ මූල්‍ය ස්ථාවරත්වයට දිගින් දිගටම පිබනයක් එල්ල කරන අතර ප්‍රවේශම් සහගත ආර්ථික කළමනාකරණයක් සහ බාහිර සහයෝගයක් අවශ්‍ය වේ.

පකිස්තානයේ උද්ධමන අනුපාත අනියයින් ඉහළ මට්ටමක පවතින අතර, 2023දී 30%කට ආසන්න අගයක් ද, 2024දී 23.4%ක් ද වශයෙන් ආසියාවේ ඉහළම අගයට ලැයා වේ. මිට අමතරව, රටේ අපනයන ඉපැයීම්, විදේශ සංස්කෘතියේ ප්‍රමාණවත් නොවන අතර එය අඛණ්ඩ ජ්‍යෙෂ්ඨ සංගම ගිණුම් හිගයකට තුළු දෙයි.

## ගොඩ එන මොසැම්බික්



(ඡායාරූපය: මොසැම්බික් බොලර් දස ලක්ෂයක නොවුවක්)

මොසැම්බික් නිල වශයෙන් බංකොලෝත් බව ප්‍රකාශ කර තැත. එහෙත්, එය දැඩි මූල්‍ය පිඩාවකට මුහුණදී ඇත. විශේෂයෙන් 2016දී මත වූ 'සැගවුණු ගෙය' අරුබුදය එයට හේතු විය. එහිදී රජයට අයත් සමාගම් විසින් ලබාගෙන ඇති හෙළි නොකළ ගෙය බොලර් බිලියන දෙකකට වඩා වූ අතර එවා මහජනතාව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වාර්තා කර නොතිබේ. සැගවුණු ගෙය හෙළි වූ විට, එය ආයෝජකයින්ගේ විශ්වාසය නැතිවීම, ජාත්‍යන්තර පරිත්‍යාගයිලින්ගේන් ආධාර අත්හිටුවීම සහ රට්ටී ගෙය ග්‍රෑන්ඩක කිරීම් තියුණු ලෙස පහත වැටීම ඇතුළු සැලකිය යුතු ආර්ථික අරුබුදයකට තුළු දුන්නේය.

සැගවුණු ගෙය නිසා ඇති වූ මූල්‍ය අරුබුදය මොසැම්බික්හි ගෙය බැඳීම සපුරාලීමේ හැකියාවට දැඩි ලෙස බලපෑවේය. 2017දී, මොසැම්බික් එහි ස්වේච්ඡරී ගෙය පැහැර හරින ලද අතර, එහි යුරෝ බැඳුම්කරවල කුපන් ගෙවීම්

අත්හිටවුයේය. නීත්‍යානුකූල අර්ථයෙන් බංකොලාත්හාවය පිළිබඳ විධිමත් ප්‍රකාශයක් නොවුවත්, මෙම ගෝ පැහැර හැරීම රටේ මූල්‍ය අස්ථාවරත්වයේ ප්‍රධාන දේශකයක් විය.

එතැන් සිට, මොසැම්බික් සිය ගෝ ප්‍රතිච්‍යුහගත කිරීම, මූල්‍ය ස්ථාවරත්වය සහ ආයෝජක විෂ්වාසය යට්‍ය තත්ත්වයට පත් කිරීම උදෙසා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඡැංච වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කළේය. ගෝ තිරසාරහාවය කළමනාකරණය කිරීම සහ ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් හේතුවෙන් රටේ ආර්ථිකය කුමානුකූලව ප්‍රකාශිත තත්වයට පත් වී ඇත.

මොසැම්බික් රාජ්‍යය මැත්‍ය වසරවලදී සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මූහුණදී ඇති අතර, මුළුක වශයෙන් ව්‍යුහාත්මක දුරවලතා, දේශගුණය ආස්‍රිත කම්පන සහ බාහිර ගෝ පිඩිනයන් තවදුරටත් පවතී. මැත්‍ය තක්සේරු කිරීම්වලින් පෙනී යන්නේ මොසැම්බික්හි ගෝවල තිරසාරබවක් පෙන්නුම් කළද, ඉහළ රාජ්‍ය සහ විදේශ ගෝ මට්ටම් හේතුවෙන් රට ගෝ පිඩිවක පවතින බවයි.

2023දී, මොසැම්බික්හි සැබැං දළ දේශීය නිෂ්පාදිතය දළ වශයෙන් 5% කින් වර්ධනය විය. එය 2022දී සිදු වූ 4.2% වර්ධනයට වඩා වැඩි අගයකි. මෙම වර්ධනය බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ කොරල් ස්විත් ගිල්ඩියි දුව ස්වභාවික වායු (LNG) නිෂ්පාදනයෙනි. ආර්ථික ක්‍රියාකාරකම් නංවාලීම සඳහා සේවා අංශය සහ පොදුගලික පරිභේදනය ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහ දේශීය ආභාර සහ ප්‍රවාහන වියදම් අඩු වීම හේතුවෙන් උද්ධමනය 2022දී 10.3% සිට 2023දී ඇස්තමේන්තුගත 7.1% දක්වා අඩු විය.

රාජ්‍ය මූල්‍ය හිගය 2022දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1% සිට 2023දී 2.8% දක්වා කැපී පෙනෙන ලෙස අඩු විය. රාජ්‍ය වියදම් කපා හැරීම සහ දේශීය ආදායම් එකතු කිරීම ඉහළ යාම මෙම දියුණුවට හේතු විය. ජ්‍යෙෂ්ඨ ගිණුමේ හිගය 2022දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.2% සිට 2023දී 11.1% දක්වා සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණි. අපනයන ඉහළ යාම සහ ආනයන අඩුවීම එයට හේතුවයි.

කෙසේ වෙතත්, 2016දී මතු වූ සැගවුණු ගෝ අරුබුදය ඇතුළුව පසුගිය ආර්ථික කම්පනවල පසු ප්‍රතිච්‍යුහා සමග මොසැම්බික් දිගටම පොරබදුම්න්

සිටියි. එය ආයෝජකයින්ගේ විශ්වාසයට දැඩි ලෙස බලපෑ අතර දිගුකාලීන ආර්ථික අස්ථ්‍රාවරත්වයකට තුවූ දුන්තේය. මිට අමතරව, රට සුළු කණාව සහ ගංවතුර වැනි ස්වාධාවික විපත්වලට නැවත නැවතත් මුහුණ දුන් අතර එමගින් එහි ආර්ථිකය සහ යටිතල පහසුකම් තවදුරටත් අඩාල වී ඇත.

IMF, ලේක බංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහය ඇතිව මොසැම්බික් රජය, මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම, දේශීය ආදායම ඉහළ නැංවීම සහ විනිවිද්‍යාවය සහ පාලනය ඉහළ නැංවීම අරමුණු කරගත් විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ත්‍යාත්මක කරයි. ආර්ථිකය ස්ථාවර කිරීම සහ දිගු කාලීන තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම උත්සාහයන් ඉතා වැදගත් වේ.

මොසැම්බික් ආර්ථිකය ස්ථාවර කිරීම සහ යම් වර්ධනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති අතර, සැලකිය යුතු මට්ටමක අහියෝග තවමත් පවතී. රටේ අනාගත ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ, ගෙය කළමනාකරණය සහ ආපදාවලට ඔරෝත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම අත්‍යවශ්‍ය වේ.

## පරිස්කම් විය යුතු මාලදිවයින



(ඡායාරූපය: මාලදිවයිනේ සංචාරක නවාතැනක්)

මාලදිවයින දැනට සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින රාජ්‍යයකි. ඉහළ මට්ටමේ ගෙය සහ මූල්‍ය අවධානම් එයට හේතුවයි. රටේ රාජ්‍ය ගෙය 2023දී දෙ දේශීය නිෂ්පාදිතයෙන් 122.9% දක්වා ලැබා වූ අතර මූල්‍ය ගෙය ප්‍රමාණය බොලර් බිලියන අවකි. ලක්ෂ පහකට මදක් වැඩි ජනගහනයක් සිටින මාලදිවයිනට මෙම ගෙය මට්ටම ඉහළ එකකි. එයට බොහෝ දුරට හේතු වී ඇත්තේ පසුගිය දැකය තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය වෙනුවෙන් සහ කොට්ඨාස-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා සිදු කළ ගෙනීමිය.

2024දී 5.2% ක පමණ දනාත්මක ආර්ථික වර්ධන පුරෝකළනයක් තිබියදීත්, මාලදිවයින ගෙය බර සම්බන්ධයෙන් ඉහළ අවධානමක සිටියි. 2024 සහ 2025 වසරවලදී ගෙවීම සඳහා වසරකට බොලර් මිලියන 500කට වඩා අවශ්‍ය වන අතර එය 2026 වන විට බොලර් බිලියනයකට වඩා

වැඩි වනු ඇත. මෙම වගකීම් ආවරණය කිරීමට යන්තම් බොලර් මිලියන 650ක් වන මාලදිවයිනේ සමස්ත විදේශ මුදල් සංවිත ප්‍රමාණවත් නොවන අතර, මෙය පැහැර හැරීමක් සිදුවීමේ හැකියාව පිළිබඳ කන්සේසල්ලක් මත කරයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව ආරථිකය ස්ථාවර කිරීම සඳහා වියදම් කප්පාදු කිරීම, බදු ඉහළ දැමීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුළ පියවර ක්‍රියාවත නාවයි. මෙම පියවර රජයේ වියදම් අඩු කිරීම, සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ බදු සහ තීරුබදු වලින් ලැබෙන ආදායම වැඩි කිරීම අරමුණු කරයි.

## අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි



(ජායාරුපය: සුන්දර අයිස්ලන්තය)

2023 වසරේදී We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුපේ වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුදු?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ එවකට ජේජ්‍යේ උප සහාපති නිඟාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත තොගැකිද යන්න පිළිබඳ විමසන ලදී. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස් රාජ්‍ය දෙකකි. එහෙත්, අයිස්ලන්තයේ බංකොලොත්හාටය සම්බන්ධ අත්දැකීම අපට ප්‍රයෝගනවත් විය හැකිය. මෙම ලිපිය ඒ පිළිබඳවයි.

අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි තොර්ඩික් දුපත් රටකි. එය යුරෝපයේ ව්‍යාත් උතුරු දෙසින් සහ බටහිර දෙසින් පිහිටි රට

වන අතර ශ්‍රීලංකාත්තයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම දුපත් රාජ්‍යය වේ. අගනුවර සහ විශාලතම නගරය 200,000කට අධික ජනතාවක් වාසය කරන රෙයිස්ජ්‍රැවික් (Reykjavík) වේ. අයිස්ලන්තය යනු 376,000ක පමණ සූළු ජනගහනයක් සිටින රටකි.

2008-2011 අයිස්ලන්ත මූල්‍ය අරුධුදය තේතුවෙන් රටේ ප්‍රධාන වාණිජ බැංකු තුන බේද වැටුණි. අරුධුදකාරී තත්ත්වය ඇතිවියේ පහත සඳහන් සාධකවල එකතුවකිනි.

බැංකු අංශයේ ශිසු ව්‍යාප්තිය: අරුධුදයට පෙර වසර කිහිපය තුළ අයිස්ලන්තයේ බැංකු ශිසුයෙන් වර්ධනය වූ අතර, පහසු ඕය කොන්දේසි සහ නියාමනය තොමැතිකම එයට හේතු විය. විශේෂයෙන් එකසන් ජනපදයේ සහ එක්සත් රාජධානීයේ විදේශ වෙළඳපාලවල විශාල වශයෙන් ආයෝජනය කිරීමෙන් බැංකු අධික අවදානමක් ගත්හ.

විදේශ ඕය ගැනීම මත අධික ලෙස රඳා පැවතීම: අයිස්ලන්ත බැංකු ඔවුන්ගේ ව්‍යාප්තිය සඳහා මූල්‍යය වශයෙන් විදේශ ඕය ගැනීම මත දැඩි ලෙස රඳා පැවතුනි. 2008දී ගෝලය මූල්‍ය අරුධුදය උත්සන්න වීමත් සමග අයිස්ලන්තයට ඕය ආපසු ගෙවීමට තොගැකී විය.

බැංකු බේදවැටීම: 2008 ඔක්තෝම්බර් මාසයේදී, මූල්‍ය අරුධුදය තරක අතට හැරීමත් සමග, නෙදරුලන්තයේ සහ එක්සත් රාජධානීයේ තැන්පත්කරුවන් අයිස්ලන්ත බැංකුවලින් තම මුදල් ආපසු ගැනීමට පතන් ගත්හ. මෙමගින් ද්‍රව්‍යීලතා අරුධුදයක් ඇති වූ අතර, බැංකුවලට සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදුවිය.

බැංකු බේදවැටීම අයිස්ලන්තයේ ආර්ථිකයට විනාශකාරී බලපැමක් ඇති කළේය. ජාතික මුදල් එකකය වන කොළඹ අය තිසුළු ලෙස පහත වැටුණි. විදේශ මුදල් ගනුදෙනු සති ගණනාවකට අත්හිටුවූ අතර අයිස්ලන්ත කොටස් වෙළඳපාල ප්‍රාග්ධනීකරණය 90%කට වඩා පහත වැටුණි. අයිස්ලන්තය දැඩි ආර්ථික අවපාතයකට ලක් විය.

අරුධුදයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වේගවත් හා තීරණාත්මක විය. එය කොළඹ මුදල් එකකය තවදුරටත් කඩා වැටීම වැළැක්වීම සඳහා ප්‍රාග්ධන පාලනයන් පැනවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ තොර්ඩික් රටවල් ඇපදීමක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් සහ තොර්ඩික් රටවලින් බොලර් බිලියන 5.1ක ඕයක් අයිස්ලන්තයට

ලැබේනී. බැංකු ක්මේත්‍රය ප්‍රතිච්‍රාපනය කිරීමට සහ නියාමනය ගක්තිමත් කිරීමට ද රජය පියවර ගත්තේය.

විශාලතම බැංකු තුන සම්පූර්ණයෙන්ම කඩාවැටීම වැළැක්වීම සඳහා එවා රජයට පවරා ගත්තා ලදී. මෙමගින් බැංකු ප්‍රතිච්‍රාපනය කිරීමට සහ අයිස්ලන්ත පුරවැසියන්ගේ තැන්පත ආරක්ෂා කිරීමට රජයට අවස්ථාව ලැබේනී.

දැඩි ප්‍රාග්ධන පාලනයක් පැනවූ අතර රට තුළට සහ ඉන් පිටතට මුදල් සංවලනය සිමා කරන ලදී. මෙමගින් අයිස්ලන්ත තොත්තා කවදුරටත් කඩා වැටීම වැළැක්වූ අතර රටේ විදේශ විනිමය සංවිත ආරක්ෂා විය.

අයිස්ලන්ත රජය එහි ගාය හිමියන් සමග ගාය ප්‍රතිච්‍රාපනය කිරීමේ ගනුදෙනු ගැන සාකච්ඡා කළ අතර, ආපසු ගෙවීය යුතු ගාය ප්‍රමාණය අඩු කරගත්තේය. මෙය රටේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ එහි ඉතිරි ගාය ගෙවීම පහසු කිරීමට උපකාරී විය.

අයිස්ලන්තයේ ස්වභාව සෞන්දර්යය සහ ආකර්ෂණීය ස්ථාන එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය. ආර්ථික වර්ධනයේ ප්‍රධාන බාවකයක් ලෙස රජය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ අතර එතැන් සිට සංචාරක කරමාන්තය රටේ වැදගත්ම ආර්ථික අංශයක් බවට පත්ව ඇත.

සිය අයවැය හිගය අඩු කිරීම සඳහා අයිස්ලන්ත රජය ප්‍රතිසංස්කරණ පියවර මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙමගින් රජයේ මූල්‍ය කළමනාකාරීත්වය පිළිබඳ විශ්වාසය නැවත ඇති කිරීමටත්, ආයෝජකයින් සඳහා රට වඩාත් ආකර්ෂණීය කිරීමටත් හැකි විය.

අරුබුදයේ බරපතලකම තියියදීත්, අයිස්ලන්තය කැපී පෙනෙන ප්‍රකාන්තියක් ලබා ඇත. 2011 සිට ආර්ථිකය කුමයෙන් වර්ධනය වී ඇති අතර තොත්තා මුදල් එකකය එහි වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගෙන ඇත. සංචාරක ව්‍යාපාරය ආර්ථික වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මත් වී ඇති අතර රජය ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරයි.

අයිස්ලන්ත මූල්‍ය අරුබුදය රටට වේදනාකාරී අත්දැකීමක් වූ නමුත් එය එහි ඔරෝත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව නිසා

ගොඩ ඒමට හැකි විය. ජාත්‍යන්තර සහාය ලබා ගැනීම, ප්‍රාග්ධන පාලනයන් පැනවීම, බැංකු ක්මේලුය ප්‍රතිච්‍රිත කිරීම සහ සංවාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අර්ථඩයට විසඳුම් සෙවීම සඳහා අයිස්ලන්තයේ ප්‍රවේශය විය. එය ලොව පුරා ආර්ථික විද්‍යායැයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැසසුමට ලක්ව ඇත.

අයිස්ලන්තයේ අත්දැකීමෙන් ඉගෙන ගත හැකි ප්‍රධාන පාඨම් කිහිපයක් මෙසේය:

මූල්‍ය අංශය නියාමනය කරන්න. එහෙත්, ඕනෑමට වඩා නියාමනය කිරීම අධික අවදානමක් ගැනීමට සහ මූල්‍ය අස්ථාවරත්වයට හේතු විය හැක. විනිමය ඒකකය ආරක්ෂා කරගන්න. ප්‍රාග්ධන පාලනය මුදල් අර්ථඩ වැළැක්වීමට සහ ආර්ථිකයක් ස්ථාවර කිරීමට එලදායී මෙවලමක් විය හැක. ආර්ථිකය විවිධාංශීකරණය කරගන්න. තනි කර්මාන්තයක් හෝ අංශයක් මත යැඹීම හේතුවෙන් ආර්ථිකයක් කම්පනයන්ට ගොදුරු විය හැක. වගකිවුණු ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන්න. දිගුකාලීන ආර්ථික වර්ධනයක් සඳහා හොඳ මූල්‍ය ප්‍රතිපත්තියක්, අඩු විරෝධාව සහ ඉහළ ඉතුරුම් අත්‍යවශ්‍ය වේ.

අයිස්ලන්තය මූල්‍ය අර්ථඩයෙන් ගොඩ ඒම රටේ අධිශ්චානය සහ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳ සාක්ෂියකි. එහි අත්දැකීම් ඒ හා සමාන අනියෝගවලට මුහුණ දෙන අනෙකුත් රටවලට වටිනා පාඨම් සපයයි.

අයිස්ලන්ත රජය රටේ විශාලතම බැංකු තුනේ බිඳුවැටීම විමර්ශනය කිරීම සඳහා ආර්ථික අපරාධ සඳහා විශේෂ අනිවෝදක කාර්යාලය පිහිටුවන ලදී. Glitnir, Kaupthing සහ Landsbanki බැංකුවල හිටපු ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු බැංකුකරුවන් සහ අනෙකුත් මූල්‍ය වෘත්තිකයන් ගණනාවකට එරෙහිව ඒම කාර්යාලය විසින් බෝදනා ඉදිරිපත් කරන ලදී.

මෙම පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු වංචා, අභ්‍යන්තර වෙළදාම සහ වෙළඳපල විංචනික ලෙස හැසිරවීම ඇතුළු මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර සමහරුන්ට සිරදුඩුවම් ද අනෙක් අයට දඩ හෝ අත්හිටුවූ සිර දඩුවම් ද නියම විය. විශේෂ අනිවෝදක කාර්යාලය විසින් වරදකරුවන් විසින් සෞරකම් කරන ලද හෝ අයටා ලෙස පරිභරණය කරන ලද කොළඹ බිලියන ගණනක වත්කම් සෞයා ගන්නා ලදී.

## ඉතියෝපියාවන් බිංකොලොන්



(ඡායාරූපය: වේගයෙන් සංවර්ධනය වන ඉතියෝපියාව)

ලංකාවේ ඇතැමුන් විසින් සංවර්ධනයේ ආදර්ශයක් ලෙස සලකන ලද ඉතියෝපියාව 2023 දෙසැම්බරයේදී බැඳුම්කර සඳහා පොලී ගෙවීමක් කිරීමට අපොහොසත් වීම නිසා ලෝකයේ අප්‍රත්ම ණය පැහැර හැරීම සිදු කළ රාජ්‍යය බවට පත් විය.

2023 දෙසැම්බර් 11 වනදා අවසන් දිනය වූ බොලර් මිලියන 33ක කුපන් පොලීයක් ගෙවීමට දෙසැම්බර් 25 දිනය වන තෙක් සහන කාලයක් ලබාදී තිබේ.

ඉතියෝපියාවේ මුදල් අමාත්‍යවරයා පැවසුවේ රජයට සියලුම ණය හිමියන්ට සමානව සැලකීමට අවශ්‍ය බවත් එම නිසා මෙම ගෙවීම නවත්වන බවත්ය.

නොවුම්බර් මාසයේ ඉතියෝපියාව සහ එහි ද්විපාර්ශ්වීක ණයහිමියන් අතර ගෙවීම නතර කිරීමට ප්‍රතිපත්තිමය එකගතාවක් ඇති කරගන්නා ලදී.

රජය බැඳුම්කර හිමියන්ගෙන් කළේපිරීම 2028 ජූලි සිට 2032 ජනවාරි දක්වා දිරිස කරන ලෙස ඉල්ලා සිටියි. ඉතියෝපියාව ප්‍රතිච්‍යුහගත කිරීමක් සඳහා වූ ප්‍රති-යෝජනාවේදී දැනට පවතින ලාභය 6.625% සිට 5.5% දක්වා අඩු කරන ලෙස ගෙය හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉතියෝපියාව සිය ගෙය ප්‍රතිච්‍යුහගත කිරීමට උත්සාහ කරන්නේ G20 පොදු රාමුව හාවතා කරමිනි. G20 සැලැස්ම සැමිලියාවේ සහ සානාවේ ප්‍රතිච්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාර්ථක විය.

ඉතියෝපියාව 2021 සිට සිය ගෙය ප්‍රතිච්‍යුහගත කිරීමට උත්සාහ කරයි. උතුරු ප්‍රදේශයේ සිවිල් යුද්ධය ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දමා ඇති අතර ආර්ථික වර්ධනය අඩාල වී තිබේ.

ඉතියෝපියාව සෞඛ්‍යාග්‍යයේ, අර්බුදවල සහ මරොන්තු දිමේ කාල පරිව්‍යේද මගින් සනිටුහන් වූ පොහොසත් හා සංකීරණ ආර්ථික ඉතිහාසයකට හිමිකම් කියයි.

### පුරුව යටත් විෂ්තර යුගය:

- අක්සුමයිටි අධිරාජ්‍යය (කි.ව. 1-8 සියවස්): වෙළඳාම, ස්වකිය මුදල් අව්‍යුත් ගැසීම සහ රතු මුහුදේ නැව් මාර්ග පාලනය කිරීම තුළින් සමෘද්ධියෙන් විය.
- වැඩවසම් කුමය: ඉඩම් හිමිකම රද්දයන් අතර සංකේත්දුණය වී ඇති අතර, ගොවීන් කෘෂිකාර්මික නිෂ්පාදන ආකාරයෙන් ක්ෂේපම් ගෙවයි.

### යටත් විෂ්තර යුගය (19-20 සියවස්):

- ඉතාලි ආක්‍රමණය (1935-1941): ඉතාලි පාලනය යටතේ සිදු වූ සූරාකෑම ආර්ථික වර්ධනයට බාධාවක් විය.
- ප්‍රංශාත් යටත් විෂ්තර යුගය: හෙයිල් සෙලාසි අධිරාජ්‍යයා යටතේ සිදු කළ ඉඩම් ප්‍රතිසංස්කරණවල අරමුණ වූයේ සමානාත්මක වැඩි

දියුණු කිරීමයි. එහෙත්, කාමිකර්මාන්තය මත යැපීම සහ සීමිත කාර්මිකකරණය වැනි අනියෝග දිගටම පැවතුණි.

### සමාජවාදී අත්හදා බැලීම (1974-1991):

- බැරු රේඛීමය: මාක්ස්වාදී - ලෙනින්වාදී දාජ්ටීවාදයක් යටතේ කර්මාන්ත ජනසතු කිරීම සහ ඉඩම් පවරා ගැනීම.
- ආර්ථික එකතුන පල්ලීම: සිවිල් යුද්ධය සහ දේශපාලන අස්ථාවරත්වය සමග සම්බන්ධ වූ මධ්‍යගත සැලසුමිකරණය ආහාර හිගයට සහ ආර්ථික පරිභාතියට හේතු විය.

### වෙළඳපල ආර්ථිකයට සංක්‍රමණය (1991-වර්තමානය):

- EPRG (ඉතියෝපියානු මහජන විජ්ලවාදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ) රිතිය: වෙළඳපාල ඉලක්ක කරගත් පද්ධතියකට ක්‍රමානුකූලව මාරුවීම, රජය සතු ව්‍යවසායන් පෙන්ගැලීකරණය සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය.
- කාමිකර්මය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සේවා අංශ මගින් මෙහෙයුවනු ලැබූ, විශේෂයෙන් 2000 ගණන්වල මූල් භාගයේ සිදු වූ ඉහළ ආර්ථික වර්ධනයේ කාල පරිච්ඡේද විසින් මිශ්‍ර ප්‍රතිඵල ලබාදෙන ලදී. කෙසේ වෙතත්, ආදායම් අසමානතාවය, විදේශ ආධාර මත යැපීම සහ වාර්ගික ආතතීන් වැනි අනියෝග දිගටම පැවතුණි.

### මැත වර්ධනයන් (2010-2023):

මෙගා-ව්‍යාපෘති: ගුරුන්ඩ් ඉතියෝපියානු ප්‍රනරුද වේල්ල (GERD) බලශක්ති නිෂ්පාදනය ඉහළ තැබීම අරමුණු කරගත් තමුන් තයිල් ගෙවෙන ජල අයිතිවාසිකම් සම්බන්ධයෙන් කළාපීය ආතතීන් ඇති කළේය.

ගැටුම් සහ ණය: 2020 සිට ටයිංගරේ යුද්ධය සහ කොවි-19 වසංගතය මගින් උගු වූ රාජ්‍ය ණය වැඩිවීම, ආර්ථික දුෂ්කරතාවලට දායක විය.

2023 දෙසැම්බර්: විවිධ ආර්ථික පිඩිනයන්ගේ කුටපුජ්තිය ඉස්මතු කරමින් ඉතියෝපියාව බොලර් බිලියනයක යුරෝ බැඳුමිකර ගෙවීමක් පැහැර හැර ඇත.

## නවතම තත්ත්වය:

ඉතියෝපියාවේ ගුරු අර්බුදය තුළ මැයි කාලයේදී ප්‍රධාන වර්ධනයන් කිහිපයක් දැකිය හැකිය.

මූල්‍ය සහන සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් 2024 ජූලි 30 වන දින, ඉතියෝපියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග බොලර් බිලියන 3.4ක මූල්‍ය ගිවිසුමකට එළැඳියේය.

2024 ජූලි 29 වන දින, ඉතියෝපියාව එහි මුදල් ඒකකය වන Birr පාකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ඒකකය 30%කින් අව්‍යුත්පාණය විය. මෙම පියවර IMF ගනුදෙනුව සමග බැඳුනු ප්‍රථම ආර්ථික ප්‍රතිසංස්කරණවල කොටසකි.

2024 මැයි 20 වන විට, ඉතියෝපියාවේ ගුරු සේවා පිරිවැය රටේ සෞඛ්‍ය වියදම් මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත්, රජයේ ආදායමෙන් 25%ක් විදේශ ගුරු ගෙවීම් සඳහා වැය වන බවත් වාර්තා පෙන්වා දෙයි.

## ගුරු අත්හිටුවේමේ ගිවිසුම්:

2023 අගෝස්තු මාසයේදී, ඉතියෝපියාව වින ගුරු හිමියන් සමග ගුරු ගෙවීම් අත්හිටුවේමේ එකත්තාවකට එළඳුණි.

2023 නොවැම්බරයේදී, පැරිස් සමාජයට අයත් බටහිර රාජ්‍යයන් සමග ඒ හා සමාන ගිවිසුමක් ඇති කර ගන්නා ලදී.

2023 දෙසැම්බර් මාසයේදී ඉතියෝපියාව බොලර් බිලියනයක විදේශ මුදල් බැඳුමිකර ගුරුක් පැහැර හැරියේය.

ජාත්‍යන්තර සහයෝගය සහ ප්‍රතිච්‍යුහාගත කිරීමේ ප්‍රයත්නයන් ඔස්සේ ඉතියෝපියාව සිය ගුරු අර්බුදය කළමනාකරණය කර ගැනීමට සාමූහික ප්‍රයත්නයක් දරන බව මෙම පියවර මගින් පෙන්නුම් කරයි.

## **මින්නකදී ණය පැහැර හැර ඇති/ ශාය ප්‍රතිව්‍යුහගත කළ වෙනත් රටවල්**

**සානා**

2022 දෙසැම්බරයේ සානාව නෙය පැහැර හැරීමෙන් පසුව, නෙය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආර්ථික ප්‍රකාන්තිය සඳහා ගත් ප්‍රධාන පියවරක් විය. යුරෝප් බැඳුම්කර සහ ද්විපාර්ශ්වික නෙය ඇතුළුව එහි බාහිර නෙය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය තොයිමියන් සමග සාකච්ඡාවල නිරත විය. මෙම ක්‍රියාවලියට නෙය කළේ කිරීම දිරිස කිරීම, පොලී අනුපාත අඩු කිරීම සහ සමහර අවස්ථාවලදී තිරසාරත්වය ලාඟා කර ගැනීම සඳහා අර්ධ ලෙස නෙය කපා හැරීමක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විය. සාර්ථක ලෙස නෙය ප්‍රතිව්‍යුහගත කිරීම සානාවට එහි මූල්‍ය ස්ථාවරත්වය ලාඟා කර ගැනීමට ඉඩ සැලසු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බොලර බිලියන තුනක ඇපදීමේ පැකෙශයට මග පැදිය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍ර කිරීම, ආදායම් එකතු කිරීම ඉහළ නැංවීම සහ ආර්ථික විවිධාංගිකරණය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මූල්‍ය ආධාරය ඉතා වැදගත් විය.

**බෙලිස්**

කොට්ඨාස-19 වසංගතය මගින් උග් කරන ලද දරුණු ආර්ථික අභියෝගවලට බෙලිස් රාජ්‍යය මූහුණ දුන් අතර, 2020දී එහි 'සුපිරි බැඳුම්කර' ගෙවීම පැහැර හැරීමක් සිදු විය. ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2021දී අවසන් කරන ලදී. මෙම ගිවිසුමට ගෙවිය යුතු ප්‍රධාන මූල්‍යෙන් සැලකිය යුතු අවුවීමක් සහ The Nature Conservancy වැනි සංවිධාන මගින් පහසුකම් සපයන සමූද සංරක්ෂණය සඳහා වූ නවා කැපවීම් ඇතුළත් විය. මෙය බෙලිස් රාජ්‍යය විසින් නෙය පැහැර හැරීමක් සිදු කළ පළමු අවස්ථාව නොවේ. 2006 සහ 2012දී ද පැහැර හැරීම් සිදු වූ අතර, ඒ සැම එකකටම පසු මූල්‍ය තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්තයන් දරන ලදී.

## ඉක්වදේරය

ඉක්වදේරය ද 2020දී ගෙය පැහැර හරින ලද නමුත් මාස කිහිපයක් ඇතුළත බැඳුම්කර හිමියන් සමග තව කොන්දේසි සාකච්ඡා කිරීමට සමත් විය. ප්‍රතිවුෂ්‍යතාගත කිරීමේ අරමුණ වූයේ කළුපිරිම දිරෝස කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම මගින් ගෙය තිරසාරහාවය සහතික කිරීමයි. ගෙයහිමියන් සමග ඉක්වදේරයේ ක්‍රියාකාරී මැදිහත්වීම සහ කාලෝචිත සාකච්ඡා හේතුවෙන් මෙම ඉක්මන් විසඳුම පහසු විය. 1999දී සහ 2008දී ද ඉක්වදේරටේ ගෙය පැහැර හැරීම සිදු විය.

## වැඩි

G20 පොදු රාමුව යටතේ වැඩි රාජ්‍යයෙහි ගෙය ප්‍රතිවුෂ්‍යතාගත කිරීම 2021 මුලදී ආරම්භ වූ අතර වසරකට පමණ පසුව අවසන් විය. ගෝලීය වසංගතය මගින් තීවු වූ ද්‍රව්‍යීකිලකා ගැටුපු විසඳීම සඳහා නිල ගෙය හිමියන් සහ පොදුගලික බැඳුම්කර හිමියන් යන දෙංඡල සමගම සංකීරණ සාකච්ඡා සිදු විය. මෙයට පෙර, 2000 ගණන්වල මුල් හාගයේදී ද වැඩි රාජ්‍යය ප්‍රතිවුෂ්‍යතාගත කිරීමේ අත්දැකීම් ලබා ඇත.

## බාබඩ්ස්

ගෙය පැහැර හැරීමකින් පසුව බාබඩ්ස් 2018දී ගෙය ප්‍රතිවුෂ්‍යතාගත කිරීම ආරම්භ කළේය. මෙම ක්‍රියාවලිය 2019 අග හාගය වන විට අවසන් කරන ලද අතර IMF වැඩිසටහනක සහාය ඇතිව සැලකිය යුතු ගෙය සහන ලබාග න්නා ලදී. සාපේක්ෂ වශයෙන් ඉක්මන් විසඳුමක් ලබාගැනීමට හැකි වූයේ එලදායී සාකච්ඡා සහ මුල්‍ය ප්‍රරිතිසංස්කරණ සඳහා දැඩි කැපවීම නිසාය. මෙම සාර්ථක ප්‍රතිවුෂ්‍යතාගත කිරීම එතැන් සිට සමාන අභියෝගවලට මුහුණ දෙන අනෙකුත් කුඩා දුපත් ආර්ථිකයන් සඳහා ආදර්යයක් ලෙස සැලකේ.

## සුරිනාමය

2020දී සුරිනාම ගෙය පැහැර හැරී අතර, තිරසාර ගෙය පැවතිකඩික් සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් විවිධ යෝජනා සහ සාකච්ඡා සමග ප්‍රතිවුෂ්‍යතාගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙමින් පවතී. තත්ත්වයෙහි සංකීරණත්වය සහ බහුවිධ ගෙය හිමියන්ගේ මැදිහත්වීම හේතුවෙන් ක්‍රියාවලිය දිරෝස වී ඇත. 1980 ගණන්වල සහ 1990 ගණන්වල රටේ පෙර පැවති ආර්ථික අරුමුදවල ප්‍රතිඵලයක් ලෙස කුඩා පරිමාණ ප්‍රතිවුෂ්‍යතාගත කිරීමේ උත්සාහයන් ඇති වූ

නමුත් 2020 පැහැර හැරීම එහි මූල්‍ය ඉතිහාසයේ සැලකිය යුතු හැරවුම් උක්ෂායක් සනිටුහන් කළේය.

## සැම්බියාව

සැම්බියාව 2020දී සිය ස්ථෙවරී ගාය පැහැර හරින ලද අතර දි20 පොදු රාමුව යටතේ ප්‍රතිචුවුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළේය. සාකච්ඡාවල සංකීර්ණ ස්වභාවය සහ රේට සම්බන්ධ විවිධ ගාය හිමියන්ගේ කණ්ඩායම් හේතුවෙන් ක්‍රියාවලිය දීර්ශ වී ඇත. සැම්බියාව මේට පෙර 2000 ගණන්වල මුල් භාගයේදී ද සිය ගාය ප්‍රතිචුවුහගත කර ඇත.

## මොංගෝලියාව

2017දී ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මොංගෝලියාවේ ගාය ප්‍රතිචුවුහගත කිරීමට සිදු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ අනෙකුත් ගායනීමියන් සමග සාකච්ඡා මාස කිහිපයක් ඇතුළත අවසන් විය. මෙම ප්‍රතිචුවුහගත කිරීම පුළුල් ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක කොටසක් වූ අතර එයට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර ආයතනවල මූල්‍ය ආධාර එයට ඇතුළත් විය. ප්‍රතිසංස්කරණ සඳහා මොංගෝලියාවේ ක්‍රියාකාරී ප්‍රවේශය සහ ජාත්‍යන්තර හුවුල්කරුවන් සමග සම්බන්ධ වීම එහි ආර්ථිකය ස්ථාවර කිරීමේදී තිරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

## මූලය අරුබුදය සහ IMF වැඩසටහන්

රටක් දරුණු මූලය අරුබුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූලය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව ඉදිරියට යාම කළ නොහැක්කක් බව වඩාත් පැහැදිලි වේ. මූලය කැළකිලිවලට මුහුණ දෙන ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට IMF හි ව්‍යුහාත්මක සහයෝගය සහ අධික්ෂණය අවශ්‍ය බව ගෝලීය අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

### IMF සම්බන්ධ ගෝලීය අත්දැකීම්

ලොව පුරා, මූලය අරුබුද සමග පොරබදුම්න් සිටින රටවලට ජාත්‍යන්තර මූලය අරමුදලේ මැදහත්වීමකින් තොරව යථා තත්ත්වයට පත්වීම අහියෝග යක් වී ඇත. තිදසුනක් වශයෙන්, ග්‍රීසිය, ආර්ථන්වීනාව සහ පකිස්තානය ඔවුන්ගේ ආර්ථිකය කඩාවැටීමේ අද්දරට ලගා වූ විට ජාත්‍යන්තර මූලය අරමුදලේ ආධාර ලබාගැනීමට සිදුවී ඇත. මෙම ජාතින්ට බොහෝ විට ජාත්‍යන්තර මූලය අරමුදලේ මගපෙන්වීම යටතේ කප්පාදු පියවර, මූලය ඒකාග්‍රතාව ඇති කිරීම සහ ව්‍යුහාත්මක ගැලපීම් ඇතුළු දැකී ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට සිදු විය. මෙම රටවල අත්දැකීමෙන් පෙන්නුම් කරන්නේ, ජාතියක් දැකී මූලය අරුබුදයකට ඇද වැටුණු පසු, තම ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ආයෝජක විශ්වාසය නැවත ඇති කිරීමට නම්, ජාත්‍යන්තර මූලය අරමුදලේ ප්‍රතිපත්ති සහ කොන්දේසි මග හැරීම ප්‍රායෝගික නොවන බවයි.

ග්‍රීසියේ ආර්ථික අරුබුදයේදී, ජාත්‍යන්තර මූලය අරමුදල තීරණාත්මක ඩුම්කාවක් ඉටු කළේය. ඒ සමග රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සමාජ සුබසාධන වියදම් කපා හැරීම ඇතුළු දැකී කොන්දේසි පැමිණියේය. ඒ භා සමානව, ආර්ථන්වීනාවේ, නැවත නැවතත් පැන නැගී මූලය අරුබුද ජාත්‍යන්තර මූලය අරමුදල සමග බහුවිධ ගිවිසුම්වලට එලැංශීමට එරට පෙළඳවුයේය. සෑම අවස්ථාවකදීම උද්ධමනය මැඩපැවැන්වීම, මුදල්

ස්ථාවර කිරීම සහ මූල්‍ය හිගය අඩු කිරීම සඳහා දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

## ශ්‍රී ලංකාව: අතිත, වර්තමාන සහ අනාගත ආර්ථික අභියෝග

ශ්‍රී ලංකාව යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාය අවශ්‍යතාවයට මැතිකදී මුහුණ දුන් තවත් රටකි. අධික ගෙය බර සහ විදේශ සංවිත පහත වැට්ම, ආනයන සඳහා විදේශ විනිමය හිගය, අධික රාජ්‍ය වියදම් ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුදල් ස්ථාවර කිරීමේ දූෂ්කරණ තිබේ. 2022දී ගෙය පැහැර හැරීමේ සිට රට ගෙය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්ව ඇත. 2028දී ගෙය ආපසු ගෙවීම නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන විට මෙම ක්‍රියාවලිය තීරණාත්මක වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකග වී ඇති පරිදි තීරසාර බවට පත් කිරීම සඳහා රජය සිය රාජ්‍ය ගෙය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරමින් සිටියි. මූල්‍ය හිගය අඩු කිරීම, ආදායම් එකතු කිරීම වැඩි කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩියියුණු කිරීම ඇතුළුව තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැවීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සභාය අඛණ්ඩව ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගතය දැඩි ලෙස රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වීමට සහ ගෙය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස සම්පූර්ණ කරගැනීමට ඇති හැකියාව මත ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අජේක්ෂාවන් සපුරාලීමට සහ අවශ්‍ය ව්‍යුහාත්මක ගැලපීම් කිරීමට සමත් වන්නේ නම්, 2028 වන විට ආර්ථිකය ස්ථාවර කළ හැකි අතර, ගෙය ආපසු ගෙවීම ආරම්භ කිරීමට හැකි වේ. කෙසේ වෙතත්, මේ සඳහා මූල්‍ය ඒකාග්‍රතාවය, විනිවිධානවය ඉහළ නැවීම සහ මූල්‍ය ආයතනවල ස්වාධීනත්වය ගක්තිමත් කිරීම ඇතුළුව එකග වූ ප්‍රතිසංස්කරණවලට දැඩි ලෙස අනුගත වීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ අත්දැකීම් සමාන ආර්ථික අරුවුවලට මුහුණ දුන් තවත් ලොහෝ රටවල අත්දැකීම්වලට සමානය. රටක් මූල්‍ය අරුවුදයක ගැහුරින් ගිලි ගිය පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධික්ෂණය, ගිවිසුම් සහ තොන්දේසිවලින් තොරව ඉදිරියට යාම කළ තොහැකිකති. මේ අනුව, ආර්ථික ප්‍රකාන්තිය සඳහා ව්‍යුහගත මාර්ගයක් සැකසීමේදී සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්යභාරය ඉතා වැදගත් වේ.

## ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තැකුව බැරේද?

ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තැකුව සාකච්ඡා කරන බව එහි 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කමාර දිසානායකගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ස්වේච්ඡා බැඳුම්කර මෙය ආපසු නොගෙවීමට ඉඩ ඇති බවක් අගවන ප්‍රකාශයක් ද මහු වරක් සිදු කළේය. මහු කියන පරිදි ලංකාව බහුපාර්ශ්වය හෙවත් මල්ටිලැටරල් මෙය හා ප්‍රධාන ද්වී පාර්ශ්වය මෙය පිළිබඳව විනය හා ජපානය සමග සාකච්ඡා කළ යුතුව තිබුණි. මෙය වර්තමාන රජය මෙය ප්‍රතිච්චාභගත කරගැනීම සඳහා දරණ වෙහෙස මුළුමතින්ම අවතක්සේරු කරන කතාවකි.

ජාතික ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වේච්ඡා බැඳුම්කර (ISB) තිකුත් කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය හිතය සහ පවතින මෙය ප්‍රතිමූලයකරණය වැනි විවිධ අරමුණු සඳහා ප්‍රාග්ධනය රස් කිරීම සඳහායි. ISB තිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රබල ආයෝජන බැංකු සමුහයක් මගිනුයි. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවාට සුදුසු මිල නියම කිරීමට රජයන්ට උපකාර කරන අතර පහත දැක්වෙන්නේ එවැනි බැංකු කිපයකි.

Citigroup

Goldman Sachs

JPMorgan Chase

Morgan Stanley

UBS

මේ මෙය ගෙවීම පැහැර හැර විට රටක් බංකොලොන් ලෙස සැලකේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට ද රට යටත් විය හැකියි. වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ආයෝජක විශ්වාසය ද තැකි වී යන අතර ජාතික ජන බලවේගය අභේක්ඡා

කරන ආකාරයේ ඔවුන් කැමති අන්දමේ ආයෝජකයන් පමණක් කැඳවා ගැනීමේ හැකියාව අතිශය සැක සහිතය.

## ණය නොගෙවා සිටියෙන් කුමක් වෙයිද?

ISB මූල්‍ය නොගෙවන රටවලට විශාල ප්‍රස්ථිරත්වයක් ඇති වේ. ගම් ගොඩි වුණත්, අනුන්ගෙන් ඣය අරගෙන නොගෙවා ඉත්ත මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් තැත. 1999 සිට ගත් ඣයවලින් 74%ක් වැය වී ඇත්තේ පොලී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු මියවා ගැනීමට බව පසුගියදා ඇඟිලාකාවා ආයතනය පෙන්වා දුන්නේය.

ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ඣය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යුහගත කරගැනීමට හැකි යයි සිත්ම හිතලුවකි. විනය වැනි රටක් නම් සමහර විට මෙයට කැමති විය හැකිය. තමන්ගේ ඣය ආපසු ගෙවන්නට ඔවුන් අවත් ඣයක් දෙන්නට කැමැත්තක් ද පෙන්වුම් කළහ. ලංකාවට ඇති එකම පිහිට විනය පමණක් වුවහොත්, ශ්‍රී ලංකාවට විනයට දැඩිව යටත් වීමට සිදු විය හැකිය.

ලෝක ප්‍රසිද්ධ බංකොලොත්හාවයකට පත් වූ ශ්‍රීලංකා දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්මේටරී බැඳුම්කර ආපසු ගෙවමින් සිටින අතර ඔවුන්ගේ ඣය ගේෂ්ණීගත කිරීම ඉහළ ගොස් දැනේ තැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ඣය ගැනීමේ හැකියාව ලැබේ තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්මේටරී බැඳුම්කර ඣය ගෙවීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියෙන් ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ඣය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකිය. බැංකු නඩු දිනුවොත්, ඣය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ තෙතික ගාස්තු අය කරගැනීමට ඔවුන්ට හැකිය.

ඒ වන්දින් ගෙවන්නේ තැකිනම් රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට ද ඔවුන්ට හැකිය. ISB ඣය ආපසු ගෙවීම පැහැර හරින රටවල බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංවිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකිය.

උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ගෙවිරල් උසාවියේ වෙනිසියුලාවට එරහිව නඩු පවරා බාලරු මිලියන 600ක වන්දියක් දිනාගත් අතර නඩුව තවමත් අවසන් නැත. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි.

එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමග ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබේ. කෙසේ වෙතත්, රැසියාව, වීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යයි.

ඇමරිකානු ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතියේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳී ව්‍යාපාරයේ සාමාජිකයෙකි.

ලංකාවේ ආර්ථික යථාර්ථයට මූහුණ දීම වෙනුවට ලෝක වෙළඳපාලේ මිලට වඩා අඩුවෙන් ලංකාවේ තෙල්, විදුලිය ලබාදෙන ලෙස ඉල්ලා පළිගැසීමේ සිට, රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීම හරහා ගත් යෙය ආපසු නොගෙවීම දක්වා බාල ජනඕිය දේශපාලන සටන් පාඨ වේදිකාවල තොරාම්බල් කරම්න් තිබේ. මේ සියල්ල බලය වෙනුවෙනි. එහෙත්, බලය ලබාගත්තාට ඒ අන්දමින් ප්‍රශ්න විසඳීමට නම් සිතු පැතු සම්පත් දෙන සුරුංගනාවක ද අවශ්‍ය වනු ඇත.

# බංකොලුත් වීම හා ගොඩ ඒම

ජාත්‍යන්තර අත්දැකිම්



ලංකාවේ ආර්ථික යට්තාර්ථයට මුහුණ දීම  
වෙනුවට ලෝක වෙළඳපොලේ මිලට වඩා  
අඩුවෙන් ලංකාවේ තෙල්, විදුලිය  
බඩාදෙන ලෙස ඉල්ලා පැවතීමේ සිට,  
රජයේ සේවකයන්ට පස් වැඩි කිරීම  
හරහා ගත් නාය ආපසු නොගෙවීම දක්වා  
බාල ජනප්‍රිය දේශපාලන සටන් පාඨ  
වේදිකාවල තොරාමිඛල් කරමින් තිබේ.  
මේ සියල්ල බලය වෙනුවෙනි. විහෙන්,  
බලය බඩාගත්තාට ඒ අන්දමින් ප්‍රශ්න  
විසඳීමට තම් සිතු පැනු සම්පත් දෙන  
සුරංගනාවක ද අවශ්‍ය වනු ඇත.



ISBN 978-624-5860-09-8

We Have a Dream කාලුතිකය

අංක 56/2, පාලිත පෙදෙස, කොළඹ 9.

දුරකථන: +94 112 669100



9 786245 1860098

Rs. 300.00